



**ලේඛකර මුද්‍රකලාව**  
**කටුකුරුනේද කදානානාද සිකු**

# ලිජ්‍යාරීතිර ප්‍රූග්‍රොම්මාව

(අද්දේකරුන ඇගුණයකි අව් විවරණයකි)

IDEAL SOLITUDE  
හමගි ඉන්ඩියෝ සිංහල අනුවාදයේ

කටුකුරුත්‍යල් කුමාරස්වාධ රිකුණු

ISBN 955-8832-19-7

පොත්ගුල්ගල ආරණ්‍ය සේනානාය  
'පහත්කාණුව'  
කත්දේගෙදර  
දේවාල්ගම

2003

ප්‍රකාශනය  
බම් ඉන්ඩියෝ ආරණ්‍ය  
මහා ගාරංජාර දෙපාල්ප්‍රියාතුව

## වම්දානයකි

මුදලට මිනින්ම සපුරා තහනම් වෙයි.

ප්‍රථම මුද්‍රණය	-	2001	ජයවාරි
දෙවිත මුද්‍රණය	-	2003	අංගෝස්ඩු

## පොත ලබාගත හැකි සේවානා

1. පොක්සුල්ගල ආර්ථික පේනාසනය  
'පහත කළුව' කන්දේගෙදර, දේවාලේගම.
2. එ. එ. බණ්ඩාර මහතා  
රෝයල් ඉන්ඩ්විලුව,  
191, භැවිලොක් පාර,  
කොළඹ 5.
3. එ.එ. වේරශල මහතා  
422, වැලිපාර,  
කළචුගොඩ.
4. 'පියමේන් පිල් යෙවන'  
විලේකුත්‍රිර, මිකිරිගල
5. මහා භාරකාර දෙපාත්මේන්තුව  
2, බුලරුපු පැටුම්ග,  
කොළඹ 07.

## මූද්‍රණය

කොළඹ මූද්‍රණ රැස්  
17/2, පැලිරිවන්න පාර, ගැංගාවිවිල,

කොළඹ නොවා.  
දුරකථනය: 074-302312

## පෙර වද්‍යන (ප්‍රථම මූලුණෝය)

විනා විමුක්තියට අකිගේන්ම උපකාරවන බිංජපදේශයක් වටා ගෙතුණු භාෂ්‍යකරන පුත්‍රයෙහි අටි ටිවරණයක් මෙයට තිස්වියරකට පමණ පෙර ආප අකින් ඉංග්‍රීසි බෙඩින් යක් වුති. එය මහත්වය බෙඩි ගුන් ප්‍රකාශන සම්බිඩේ 'චුව්‍ය' (Wheel) ගුන් මාලාවේ 188 වෙනි ගුනවිය වශයෙන් Ideal Solitude නමින් 1973 දී පළවිය.

කළකට පසුව, පොතට පිළිල අනුවාදයක් ගැඹයීමේ අදහසින් උපාලවිණුණා තමුනි සිල්මාභාව දැරු මූලික ප්‍රයත්තායක්, අපවිත්පි වධාල අතිපුරුෂ පියදයි මාහිම්පාණන් වහන්සේ රිසින් ආප වෙත යොමු කරන ලද්ව, ඉංග්‍රීසි පොතට අනුකූලවම යම්පූජ් පිළිල අනුවාදයක් යකස් කළේමු. එය 'උක්තිර්කර පුදෙකළාව' නමින් 1990 දී 'දම්පක්' (අංක 172/173) පොත් පි.වක් ලෙස තිබුණු විය.

'උක්තිර්කර පුදෙකළාව' බම්දානායක් ලෙස මූලුණිය කරවා බෙදාහරිකොන් මැතැවැයි දේවාලේගම ගැඹුහැවින් එස්.එෂ. රාජනායකා උපාජිකා මහත්මිය කළ ආරාධනාව අනුව ඒ මහත්මියයේ මූලික අනුග්‍රහයෙන් මෙවර එය 'චම්ගුන් මූලුණ ගාරය' හටනේ පළකිරීමට තීරණය කළේමු. එමගින් වැඩි පාඨක පිරිසක් අතට පොත තොම්පූදු පක්වනු ඇතුළු හිකමු. තිවනාට තැම්පු සිභුනියනට විමුක්ති රසය දනවන මෙම කෘතිය සැකසීමට හා එලිදැක්වීමට අපට දිරීම් කළ ගැමටම පරම ගානක උතුම් අමා මහ තිවන් පුව පකමු.

මෙයට,  
සුපුන් ලැදි  
සුවුකුරෙයේදේ දූෂ්‍යභාජන පිකුණු

පොත්ගුල් ගල ආරණ්‍ය සේනානය  
'පහන් කාණුව'  
ක්‍රාන්දීගෙදර  
දේවාලේගම  
2001 ජනවාරි 7 (2544)

## ඒම ගුන්ප මූද්‍රණ හාරය

ඒම ගුන්ප මූද්‍රණ හාරය මහින් පල කරනු ලබන "නිවෙන් නිවිම" පොත් පෙලෙහි සයටුනි වේමම දක්වා මූද්‍රණය කිරීමේ සම්බන්ධීකරණය මැතක් වනුතුරු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මහාජාරකාර කනුතුර දැරු යු. මාපා මහතා විසිනි. ඉතා ගැඹුරු ඒම කරුණු සහිත එම විනා දක්ම් පොත් පෙල එම් දැක්වීමට හැකිවියේ ඒ මහතාගේ අප්‍රතිහත තෙවර්යය නිසාමය.

මෙම පොත් පෙලෙහි සක්වූනි වේමම මූද්‍රණයට සකස් වේමින් කිහිනා අවස්ථාවේදී මාපා මහතාට ශ්‍රී ලංකා ජනරජයේ කානාපති ලෙස මියන්මාර් (මුදුමය) දේශයට යුමට සිදුවිය. ටෝරවාදී මූදු දක්ම නිර්මලව පවතින එවූනි දේශයකට පත් වී යුම පුදෙක් ඒ මහතාගේ ගාසතික සේවයේ තවත් පියවරක් ලෙස දකිනු.

මාපා මහතා විසින් එයේ නිකම් යාමට පෙර, "නිවෙන් නිවිම" සෙසු කාණ්ඩ මූද්‍රණය කිරීමේ කටයුතු කිහිදු බාධාවතින් තොරව කරගෙන යාම පිළිසා, අනි පුරුෂ කුටුකුරුන්දේ සාංහනක්ද ස්වාමීන් වහන්සේගේ මෙම දේශනවිල අගය දත්තා අඟ කිහිදෙනොක් මහාජාරකාර කාර්යාලය වෙත කුදාවා, ඒ පිළිබඳව වැඩි පිළිවිලක් සකස් කරන ලදී. එම ක්‍රියා පිළිවිල අනුව "නිවෙන් නිවිම" දේශනා මාලාව සහ ඒම ගුන්ප මූද්‍රණ හාරය මහින් පළකරනු ලබන "පහත් කාණුව ඒම දේශනා" ගුන්ප එපරිදෙන්ම ඉදිරියේදී පළකෙරෙනු ඇත.

මෙම උතුම් ගාසතික සේවය ඉටු කිරීමට මාහට එම හාරයේ සේවාපක වශයෙන් මෙහුන් පිට වගකීම පැවරී කියි. එම මහය කාර්යය ඉංචට කරගැනීම පිළිසා ඒ පිළිබඳව උන්සුදුවක් දක්වන පියුම බැඩිමක් දායක දායිකාවන්ගේ අනුග්‍රහය අපි බලාපොරොස්ඩ වේමු.

මෙම ඒම ගුන්ප මූද්‍රණ හාරයට එවනු ලබන ආධාර ශ්‍රී ලංකාවේ මහා යාරකාරකුනා තාමින් පහත සඳහන් ලිපිනයට එවිය භැක.

ඒ.චි. බණ්ඩාර,  
සේවාපක,  
ඒම ගුන්ප මූද්‍රණ හාරය  
රෝයල් ගුන්ස්ට්‍රියුට්,  
191, සැවිලොක් පාර, කොළඹ 5.  
1999 ලක්නෝරේ 25 වැනි දින.

## අමා ගය

මහවැලි ගහ උතුරට හැඳවීමෙන් පසු එකක් තියරු මුළු තීම් ලෙස පැවති පෙදෙස්විල පිදුවූයේ ඉමහත් ටිනයෝගි. පිපාසයට පැත්ත්විදක් නොලබා සිටි ගොවීපු පෙදෙය පුරා තිහිවි ගලා යන පිසිල් දිය දහරින් පිනා ගියහ. මැලුවිනු ගොයම පරුව තිශ්චවන් කරවින් බර විය. මල් පලින් ගැවයිගක් ආරු-ලිය බලා සැනාසෙන පෙදෙස් වැපියෝ තුළු කදුල් වගුලහ.

දහම් අමා ගහ "උතුරට" හැඳවීමේ වැඩි පිළිවෙළක් මෙයට කොටසරකට පෙර ඇරුණුණි. දහම් පත-නොත කබා "එදා-විල" සඳහා වක් තිය පැහැදම් කිරීමට වක්-කමත් තැක්කොයේ, තිහිවි නොමිලුයේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සඳහම් පිපාසය සහ්පිදුවා ගන්න. අරුව් මියදිටු හැර, සැදුහැයෙන් පරුව, ගුණ තුවියින් බරව පිළිවෙන් මහට ගැමී ගන්න. ලොවී - ලොවුනුරු මල් පල නොලා ගතිමින් හද පුරා පිරි බැකියෙන් නක් අයුරින් යොම්හාස පළකාලහ.

"බම් ග්‍රුස් මුදුණ කාර්ය" නාමින් දියන් කළ මෙම ධම්දාන වැඩිපිළිවිල සඳහා අපගෙන් වැයවුහෙන් පිරිසිදු ධම්දාන සංකළුපය පමණි. අමාගහ "උතුරට" හැඳවුවේ පසුන් ගුණ හඳුනන පරික්‍රාගයිල් සැදුහැවන්නමය. "නිවෙන් තිවිල" පොන් පෙළ එම් දැක්වීමෙන් නොහැවති "පහන් කාණුව ධම්දේශනා" පොන් පෙළෙහි "බර පැන" දැරීමටත්, දෙස් - විදෙස්විල දහම් පිපායිනයින් උදෙසා අප අයින් ලියැවෙන අතිශුත් පොනා - පන ඒ අයුරින්ම එම් දැක්වීමටත් බිවුපු උත්පුක වූහ. "දෙන දේ පිරිසිදුවම දීමේ" අදහසින් අමිල වූ දහම් රේට නිසි යොගන මුදුණයකින්ම ධම්කාමින් අතට පන් කිරීමට පියවර ගන්න. මුදුක පිටපන් හ-බ්‍රාව අවසන්වනු හා සමගම "නැවත මුදුණ" පළකිරීමෙන් දහම් අමා ගහ වියල් යා නොදීමට දැඩි අදිනකින් ඇප සැපවුහ.

"පොන් අලෙවිය" පිළිබඳව මෙකළ බහුලව දෝනට ලැබෙන වාසීන සංකළුපයට පිටුපා, සහ-විවිධින් නොරව, කමින් අකට නොමිලුයෙම පන් සැරෙන "දහම් පසුර" ඇමින් ධම්දාන සංකළුපයකි අගය වටහා ගන් බොහෝ පාඨක පිනවින්පු තමන් ලද රස අහරක්, නැ-තිහිවන් සහමග බෙදා-හදා ගන්නාක් මෙන් නොමුදුරුව අත් දහම් ලැදියනටද දී ධම්

දානායට සහසාහි ප්‍රිභ. ඉඩුද නොතැවති, ගස්ති පමණින් "බම් ගුජර් මූදුණුසාරයට" උරදීමටද ඉදිරිපත්වූහ, ඇතැමෙක් ලොකු කුඩා දහම් පොන් මූදුණුය හරවීමේ හා නැවත-නැවත මූදුණුය හරවීමේ බරපැන ඉසිලිමට පවා පසුබට නොවූහ.

අම්බුදු සඳහා මේ උක් පොලොවෙහි පවතින කාක් මේ දහම් අමාගෙ ලෝ සංඛ්‍යා යින් සහායාම්පත් නොයිදී ගලා යේවා යනු ඇත්තේ පැනුමයි.

### "සංඛ්‍යාත්‍යාචාර දම්මදාත්‍යාචාර"

මෙයට,

සංඛ්‍යාත්‍යාචාර  
කටුකුරුත්වදේ සුංඛ්‍යාත්‍යාචාර පිසුවා

පොන්ගුල්ල ආරණ්‍ය දේපායනාය  
'පහත් කෘෂි'  
කන්දේගෙදර, දේවාල්ලම  
2000 ජූනි 05 (2544 පොන්ගාන්)

## උත්තරීතර තුමේකලාව

### දෙවන මූදුණුය

පිටපන් 5000 ක් මෙම දෙවන මූදුණුය එහිදින්වෙනුයේ නොබේදා පරෙලෙනුයන් පිය පියාණන් වන එ. ලොකුබැංචිර මහතාට සහ වයෝවාද්ධ පිය මැණියන් වන එ. විකිරිමැණියෙක් මහන්මියට පින් පිණිය ධ්‍රී ගුන්ත මූදුණුසාරයේ ස්ථාපක තී. බංචිර මහතා ඇඟ්‍රෑස් දු දරු පිරිය විසිනි. අයිතික මා පිය සෙනෙහසකට උපසාර වශයෙන් අම්ල වූ බ්‍රිම්‍ය නොමිලේ බෙදාදීමෙන් ජනින කුයලුගෙන්නිය ඔවුන් හැමගෙම පරම ගාස්තා සිරීංකාවබෙවය පිණිය සේඛ වාසනා වේවායි පක්‍රී.

- ස්ථානාදක  
2003 අප්‍රේල් 31

## පෙළුම

පේ

ඡ. දේශනාය	1
හැදුකරන දිනය	19
මහාකාවච්ච හැදුකරන දිනයෙන් ලබාන සොට්ස්	23
සටහන	27
අංශීක ගුණ	42

සැඩ ගංච්‍රතුරු හමුවෙහි  
ජර - මරු දේදෙන වසයෙහි  
විල මැද සිටින යත හට  
කිව මැන - කිම් ද දිවයින  
එ වන් අනෙකු නැති සෙයින්  
නිදුකාණෙනි,  
දිවයින මේ මට කිව මැන.....'

කජාමාණව පුවිණ - පු.නි.ගා. 1097

## යෝංපුදාපිතාය

### ගද්දේකරන්න පූඤුය:

මර්යාදීම නිකායේ ගද්දේකරන්න පූඤුය (අංක 131) උදෙසා ගාටා සකරකින් හා විහාරයකින් හමන්වික මුවිනි. එහි ඇතුළත් දිම් කරුණු මනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාව අතින් ගැලකිය යුතු වැදගත් කමකින් පූඤුයය. මෙම පූඤුයෙන් මුදුරුණෙන් වහන්සේ ඉදිරිපත් කරන තේමාවම, ආනන්ද ගද්දේකරන්න පූඤුය, මහා කවිවාන ගද්දේකරන්න පූඤුය, ලොමසකඩ්හිය ගද්දේකරන්න පූඤුය යන කවින් පූඤු තුනකටම තේමාව වශයෙන් පිටි. මේ පසුව කි පූඤු තුනෙහි ඒ ඒ නම් ඇති ග්‍රාවකයා ප්‍රධාන වරිකය වේ. අදුම්පිළිවෙළින් පිහිටි මේ පූඤු සකර (අංක 131 - 134) එම විශේෂ සන්දර්භය නිසාම මැදුම් සහියේ පූඤු අතර ඉස්ථිතු වී පෙනෙයි. එසේ ම එය තේමාවේ වැදගත්කම විද්‍යාපාන ලක්ෂණයක් ද වේ. මහා කවිවාන ගද්දේකරන්න පූඤුයේ හා ලොමසකඩ්හිය ගද්දේකරන්න පූඤුයේ ගැලුස්ම, තේමාව ගෙහෙවින් උසස් කොට සලකන ලද්දක් බවට පැහැදිලි සාධකයෙකි. ඒ පූඤු දෙකෙහි ම, යම්කිහි හික්ෂුන් වහන්සේ කෙනෙකුන් ඉදිරියෙහි දේවකාවික් පෙනී පිට, ගද්දේකරන්නයේ උද්දේශයක්, විහාරයන් ඉගෙන ගන්නා ලෙස මෙසේ ආරාධනා කරයි.

"මහණ, ඔබ ගද්දේකරන්නයා පිළිබඳ උද්දේශය හා විහාරය ඉගෙනාගන්න.

මහණ, ඔබ ගද්දේකරන්නයා පිළිබඳ උද්දේශය හා විහාරය කට පාචීම් කරගන්න.

මහණ, ඔබ ගද්දේකරන්නයා පිළිබඳ උද්දේශය හා විහාරය දරාගන්න.

මහණ, ගද්දේකරන්නයා පිළිබඳ උද්දේශය හා විහාරය යහුපතක්ම කෙරේ. එය පැවිචි එවිනයේ මුලික හිජුණයට අදාළය."

## මානසකාව ගැටුවකි:

මේ සූත්‍ර සභාරෝහී කේමාව මෙයේ ඉනා උපස්‍යකාව සඳහන දද තම්බු, එවායේ වැදගත්කම පිළිබඳව නිපියාකාර ඇගැයුමක් හිරිමට එක් ප්‍රබල බාධිකයක් ඇත. එහාම්, මානසකාව මෙන්ම සූත්‍රයේ ප්‍රධාන අර්ථභාවක විවහය වන 'හද්දේකරන්ත', යන්න තවම ගැටුවක්ට හිතිමයි. ආනන්ද, මහාක්‍රිච්චානා යන ස්වාමීන්වහන්සේලා දෙනාම ම මෙහි කේමාවට විවරණ සජ්‍යා ඇතැත්, සූත්‍ර සභාරෝහී එකකවන් මේ විවහය විගුහ්‍ය නැත. රීට සේතුව, මුද්‍ර කාලීන ග්‍රාවකයනට මේ යෙදුම පුරුෂුරුදු එකකව් හිතුණ නිසා පිය හැකිය. සම්දේවී හා ලෝමසකාගිය යනා ස්වාමීන් වහන්සේලා දෙනාම ද, හද්දේකරන්තයාගේ උද්දේශය හා විහාරය පිළිබඳ ව දෙවියන් විසින් ප්‍රශ්න කරන ලදුව තම නොදැඩුම පළ කළන්, පසුව මුද්‍රයන් වින එළඳ ඒ කරුණු ගැන විවාරණ ටිට අප උදෙකාවන් මේ ගැටුමුසු යෙදුම නිරාකරණය කාරවා ගැනීමට කළේපනා කර නැති යේය.

අටුවාවන්හි 'හද්දේකරන්ත' යන්න කේරුම් හිරිමට යම්කිහි උත්සාහයක් ගෙනා ඇත. එහෙක් ඇකැම් උගෙනුන් ඒ අටුවා විවරණයන් ගේ පිළිගත හැකි බව ගැන ප්‍රශ්න නාහා ඇත. අයි.ඩී. සේනාරී මහක්‍රිය ගේ යහ සඳානුමෙරුම් හිමිපාණන් ගේ විවේචන පිරිස්සා බැඳීමෙන්, මේ අටුවා විවරණ මොනවා ද, එවා කිහිපි සේතුන් මන පිළිගැනීමට අපහසු ද යනු සඳහාගැනීම් හැකිවේ.

i. '131 පිට 134 දක්වා පූ සූත්‍රවල සූත්‍ර නාමයෙහිම කොටසක් වශයෙන් 'හද්දේකරනය' යන පදය යෙදේ. මෙය කරමික ප්‍රශ්නීකාවකි. මේඟයිම හිකායේ අටුවාව මේ විවහය කේරුම් කරදීමට උත්සාහයයා' - දරන්තන් මෙයේ' ය. 'විපසානානුයෝගයමනාගතතා ගෘද්‍යයා (පායාන්තර - 'හද්දේයා') 'උකරණයා' - විපස්සනානුයෝගයෙන් සමඟ්වින බැවින් යහපන් එහි (?පුග) එක් රෙක් ඇත්තායේ.' නොහිමන් මහතා

මෙය 'පුදේකලා පුවය' යයි නොරහි. එහෙත් 'එකසා' යනු පුදේකලා බවය. 'එකරසා' සාමාජායෝගී 'එක් රියක්' යන අරුක දෙන්නකි. එසේ තමුණ් හද්දේකරක්ක පුතුවලින් අතිතය, අනාගතය හා වර්තමානය පිළිබඳ පිහිටිවලින් එක් රියක් කරම් එ කොට් කාලයකට පමණක් වෙන්ව පිටිම අදහස් කැරෙන බවක් නො පෙනේ. අනෙක් අකට බලන විට, මානසාචාව වශයෙන් පිටින ගාලාවලින් කිඩුවෙන්නේ 'හද්දේකරක්ක' යනුවෙන් හඳුන්වනු ලැබීමට පුදු තැනැංකා කොලොස් භවන පිරියයෙන් යුතුවාව නොමැලී ව දිව-රු එහි යෙදිය යුතු බවය. ඇඟුවින් ම එය 'එක් රියකට' වත්‍ය දිග කාලයීමාවක් විය යුතුමය. පිහා ආපුල් කරවනුපූරු මේ සමාය පදනයේ මූල් කොටස පමණක් පරිවර්තනය පිටිම පුදු යයි මට හැඳුණේ. ඒ තිසා 'හද්ද' යන්නා 'පුග' අරුක දෙන පදයකින් ඉංග්‍රීසියට තැඟුවෙමි. එහෙත් ඒ සංඛ්‍යාවයට පෙර නිමිත්තක් යන අර්ථයෙන් නො ව, 'සම඘ඩීමන්', 'සම඘ඩිවන්' යන අර්ථයෙනි. මක් තිසාද යන්, ගානක තත්ත්වයට පත්වන මූලිකරයා සම඘ඩීමන් වූයේ අතිතය පුහුබැඳ නොයාමෙනුත්, අනාගතය මෙසේ වේවායි නොපැනීමෙනුත්, වර්තමානව එළඹ පිටිදේ කෙරෙහි තිවැරදි ආකළුපයක් පුරුදු කිරීමෙනුත් තිසියි. එකුමන් ඒ තත්ත්වයට පත් වූයේ අමුතු හා ගායායකින්වත්, ඉංග්‍රීසිට ගැඹුණු නොද වරයකින්වත්, වාසනා මහිමයකින්වත් නො ව කම්ත්ගේ ම සාර්ථකවත් උත්සාහය ද, දඩ අධිෂ්ථාන ගෙවීමිය ද, අනලස් පැවැත්ම ද ජේඩුකොටගෙනාය.

අධි. නොනාර්, මෙනි: ඉංග්‍රීසි පරිවර්තනය  
(Middle Length Sayings, iii. සංඛ්‍යාපනය පිටු xxvi-xxvii)

## ii 'එක් වාසනාවන්ත ඇල්මස් ඇත්තා'

(සංඛ්‍යාපනය) 'හද්දේකරක්ක' යන පුතු නාම්ය ඇති, එක ම ගාලාව මූල්කරගන් අනුපිළිවෙළින් පිහිටි යුතු දේනා සහරක් මේන්ඩිම තිකායේ ඇතා.

අැකුම් තන්හි මේ පදය 'නියම මුත්‍රිවරයා' වැනි යම්කිසි පදයකින් පරිවර්තනය කර ඇති නමුදු එවැනි යෙදුම් ප්‍රස්ථානයට අදාළ නො වේ.

අලුවාව කියන්නේ මේ පමණකි: 'නෙකු ගම්දක රහ්‍යයාති වීපසනාත්‍ය යොගය මිනතාතාගතතා ගඳුකසය එකරුතාසය' "හඳුකරනය යනු: එක් (එක) ඇල්මක් (රක්‍ය හෝ රක්‍යි) ඇති බැවින් වාසනාවත්ත වූ (හදු): මේ ඔහු විපසනාත්‍යයේගයෙන් සමන්විත නිසාය." විකාව 'එකරනක' (එක-ඇල්ම) යන සමාය පදය 'එකරනකි' යනුවෙන් විගුහ කොට 'හඳුකරනක' යන්නෙහි තෝරුම් 'වාසනාවන එක් ඇල්මක් ඇත්තකා' (හදුදා එකරනු ඇතෙය) යයි ද. එය විපසනාව වනින කැනුණ්කාද හඳුන්වන යෙදුමැකැයි ද කියයි.

සුන්ක නිපාකයේ 968 වන ගාලාවට අර්ථ කිමේ දී 'මහා නිද්දේසය මේ සුනු ගැන සඳහන් කරනක් එවා තෝරුම් ගැනීමට කිහිද එළියක් නො දෙයි. පෙළෙහි හෝ අලුවාවල හෝ මේ පදය පිළිබඳව වෙන කිහිම සඳහනක් නැති දෙය.

පාලි 'රක්‍ය' (විශේෂණය) හෝ 'රක්‍යි' (නාමපදය) මෙහි දී 'රණ' ධානුවෙන් තිබන්නොයි. (රුක්ෂි, රුප්ති: "ඇලුම් කරපි" නිද: "එනළ මේ රුක්ෂි මනො: මෙහි මගේ පින ඇලෙයි." (පු.ති.ගා. 426 මු.ප.ත්‍රි.) එබැවින් 'හද්දේකරනක්ක' යනු එලුම්මූ දේ ඒ ඒ කැනැදී ම දැන විහාර කිරීමෙහි අපරාජිත ව නොසසල ව තීරක මුවකු සාගවන පදයක් සේ පෙනේ. (ගාලාව බලන්න). මේ තීරකවීම හෝ ඇල්ම හෝ විමුක්තියට මග පෙන්වන බැවින් සුනුය: වාසනාවන්කය. පාලි 'රක්‍ය' යන විවෘතයෙහි විධාන් ප්‍රකට අර්ථය 'රුය' ය, (ස-සේකෘත : රාත්‍රි). එහමුණ්, (අලුවාවවන් විකාවවන් මේ ගැන තීරණයක් නො කරපි). අප 'හඳුකරනක' යන පදය 'එක් වාසනාවන්න රෙයක් ඇත්තකා' වශයෙන් ගෙන ඒ අනුව අලුවා ගේදයන් ද තෝරුම් කිරීමට කැන් කරනහාක් (වියරණය එට ඉඩ දෙනස්) සහැදේහය තුළින් පදය අර්ථවන්

කරගැනීම අපහසුය. 'හඳුකරන' යන්න කත්තාලිනා සමාජයේ භාවිත ව පැවැති ව්‍යවහාරයක් බුදුන් වහන්සේ විසින් උපටාගතු ලද්ව විශේෂ අර්ථයක් ගැන්වූ අවස්ථාවකුදී ඇතුම් විට සිහිය ගැනීය. එවැනි අවස්ථා ද නැඟීයේ තොවේ. එහෙක් මෙහිලා එසේ කිරීමට හේතුවක්වන් එවැන්තාකට සාධකයක්වන් තො පෙනේ. එය හාවතාවේ එක්තරා අයයක් ගැඹුදිනවීමට බුදුරජාණන් වහන්සේ විසින්ම තනාගන්නා ලද පදයකුදී සිහිම වඩා යෙළුකය. මෙවැනිම වූ වෙනත් පද නම, 'දක්ෂිනා පලිස' (බාධිකය මසවා ඉවත යු කැනුත්තා ම.නි.පු. 22) 'දිව්‍යීපානා' ('දැඩ්ටියට පැමිණි කැනුත්තා' - ම.නි.පු. 70) ආදිය සි.

පුද්‍ර ඇඟෙලා මාන්දිම්  
(මේකටීම නිකාය - ඉංග්‍රීසි පරිවාසය)

iii. 'මේකටීම නිකායේ අනුපිළිවෙළින් දක්නට ලැබෙන පුද්‍ර සාකරුකම භාමය වන 'හඳුකරන' යන්නෙහි අර්ථය පැහැදිලි ගැන. තොත්තිප්පාකරණ අවුවාව (203 සේ.ම්.) මෙසේ කියයි: 'එව්. පටිපන්නාකායා හඳුව එකරුණකා අසාක් හඳුකරනෙකා' (ප.පු. 4-156.) මේකටීම නිකාය විකාව රේට මෙයක් එකතු කරයි. 'එකා රුත් එකරුණකා. හඳුව එකරුණකා එකසාක් හඳුකරනා. විපසානා පරිබුහනෙකා පුද්‍රයෙලා: එකෙනාහ: එපසානානුයාග සම්නාගතනා' (ප.පු. 4-456) ක. උදියා පටනකියා පන හඳුකරනක සහවිරණනෙකා හඳුකරනෙකා: තොනාහ හැවා, "හඳුකරනයා වෝ සිංහවේ උදෙසාස්ථ විහාරිකාව දෙපිසාම් (ම.නි. 3-398) ඉකි." (ම.නි. විකා 368 බුරුම සංස්කාරණය). තොත්තිවිකාව කිසින් තොකියයි. මේ පුද්‍ර සාකර නැවැත හඳුන්ව වන එක ම කැන මහා නිදෙසායේ 688 පිටුව ය. එනම්: 'දාගරීයානුයාග පරියෙනෙකා' යන්න විස්තර කිරීමට 'හඳුකරන විභාර' යනුවෙන් යෙදී ඇති කැන ය. නිදෙසා අවුවාව කිසි ම පැහැදිලි කිරීමක් තොකරයි. මේ භැං පිටිරණයකම මෙහි ඇති 'රුත්' යන කොටස 'රුත්' පුවක මූලයක් ලෙස ගෙන ඇත. (සංස්කාෂණ: රාත්‍රී' -යය) එවිට වාචකාර්ථය වන්නේ 'වාසනාවන්ත එක (එනම්: 'මුළු') රෙයක්

'ඇත්තා' යන්න ය. (එනම්: රයක් විපස්සනාභුයෝගීව මූලමනින්ම ගතකිරීම ය). මේඟම් නිකාය බුරුම සංස්කරණය හඳුනුකරනා' යන්නට, එට දෙපදයකට උඩින් සඳහන් වන 'අහෝරනන.' යන වචනයේ අර්ථයම දෙයි. (දිවා-දී). එහෙත් මේ අර්ථකාලීන පියල්ලම ව්‍යාකරණය ගැන මිය අර්ථය ගැන කැසීමක් නො කරයි. 'හඳුනුකරනන' යන්න පින්දන්ගේ 'දිවරාඩී' හඳුන්වන බැව්‍යර පදයකුදි ද, එය බුද්ධන් වහන්සේ විසින් සිංහ මතා තාව්‍යාර්ථ ගතවන ලද බැව්‍යර පද සමූහය අනුරින් එකකුදි ද යන විවාර මතයෙක්ද වේ. (පින්ද ඕව රාඩීය මාස්මණයන් විසින් හාවනාභුයෝගීව ගතකරනු ලබන අමාවක් රෙය ය). එහෙත් මේ විවාරකා මතය සික්කාවක් පමණි. (පුත්ක නිපාතයේ - ගා. 19 - 'එකරනිවාසා' යන්න මෙය හා සම්බන්ධ කළ හැකි බවක් නො පෙනේ). එය එහි ම 18 වැනි ගාලාවේ 'සමානවාසා' යන්නෙහි විරුද්ධාර්ථ වාචී පදය පමණි. අනුරු නිරුක්ෂියක් විය හැක්කේ 'රන්ක්', 'රන්නො' හෝ 'රන්නි' හෝ වෙනුවට 'රක්ංක්' ('ආභාසිරීම', 'ඇශ්‍රුම් කිරීම') බාජුවෙන් තිපන්නක් ලෙස ගැනීම ය. (සයදන්න: ධම්රාග - අං. නි, 5-490 'තලාගත රක්ෂිත' - නොති. 22. බු.ත්.ත්., සයදන්න: සංස්කෘත, 'රන්නි'). එසේ පුවත් මේ විවරණය අර්ථ ව්‍යක්තියට වඩාත් උපකාරී වන බැවින් මේ පරිවර්තනයේදී එය යොදාගෙන ඇත. (එනම්: විපස්සනාරතිය) එය 'වි-රන්නියට' මහ පාදයි. එහෙත් මේ විවරණ මාර්ග දෙකින් එකක්වන් ආරක්ෂා සහිත නො වේ. එහෙයින් අර්ථය තිගමනය නො වී පවතී'.

පුත්‍ර සාමාජික මාලිම - තොක්සිසකරණ  
ඉ.ඩී.පි පරිවර්තනය (The Guide, p.p, 196 - 99 fw 821/3)

### ශ්‍රද්ධ විභ්‍රමක්:

පුදෙකලා ව වැඩවිසු, පුදෙකලා ව්‍යාසයෙහි අයය අන් අයට ද වර්ණනා කළ හිකුෂුවක් පිළිබඳ ව සංස්කෘතසහියෙහි පෙරනාම පුත්‍රයේ සඳහන් වේ. (ඡ. නි. 2-434) 'පෙරනාම' යන පුත්

නාමයෙන් සැලෙන්නේ උත්ච්චන්සේගේ සැකුඩම්වාරින් වහන්සේලා විසින් උත්ච්චන්සේ 'ලේර' ගුවෙන්න් ම කළන්වන ලද බවයි. එසේ වූයේ නිර්නාමිකව විසිමට උත් වහන්සේ දැක්වූ රුවීයට ගරු කිරීමක් වශයෙන් ද, නැතුහෙන් විඛාන් සහායීම් පු ඇතැම් සැකුම්සරුන් වහන්සේලාගේ යම්කිහි උපහාසාන්තක ඉහියක් නිසා දැයි අපි නො දතිතු. සෙසේ තෝ වේචා, පුත්‍යෙහි එන පහක පදනම් වැකි සීපය තුළින් උත්ච්චන්සේගේ වරිකාග සීපයක් නිරුපණය වෙතුයි හැඳු.

"නෙනා බො පතා සමයෙනා අස්‍යදාතාරෝ සිකුවූලේර නාමකා එකවිහාරී වෙව නොති එකවිහාරයා ව වැණුවාදී, නො එකා ගාම්. පිණවාය පරිජනී, එකා පරිකාමනී, එකා රහා නියිදනී, එකා වඩකම්. අධිවිංහී." (එම 434)

'එකල තෙර නමුනි එක්තරා සික්කුවන් පුදෙකලාව වාසය කරන්නේ ද පුදෙකලා වාසයෙහි ගුණ කියන්නේද වෙයි. හෙසෙම පුදෙකලා ව ගමට පිළු පිළිය පිරියෙයි. පුදෙකලා ව ආපදු එය. පුදෙකලාව සිදියි. පුදෙකලාව සක්මන් කරයි.'

෋ත්ච්චන්සේ ගේ මේ භැංගීම අමුණු යයි සිතු නිසා දේ සැකුම්සරුන් වහන්සේලා සීප නම්ක් බුදුන් වහන්සේට මේ බව ඇළ කළහ. බුදුන් වහන්සේ ද උත් වහන්සේ කැඳවා පිමුදෙයන් උත්ච්චන්සේ පුදෙකලා වාසයට කමන් තුළ ඇති අමිරුවිය හෙළි කළහ. එය සෙබදු පුදෙකලා වාසයක් දැයි අයන ලදුව තම දින වරියාව ද මෙසේ ටියකර කළහ:

'ස්වාමීනි, මෙහි මම පුදෙකලාව ගමට පිළු පිළිය පිරියෙම්. පුදෙකලාව ආපදු එම්. පුදෙකලාව සිදිම්. පුදෙකලාව සක්මන් කරම්. ස්වාමීනි, මා පුදෙකලාව වෙසෙන්නේ, පුදෙකලා වාසයෙහි ගුණ කියන්නාක් වන්නේන් මෙසේය."

බුදුන් වහන්සේ මෙහිදී වදාල වචනවලුන් ගර්හාවක් තෝ එකාන්තා ප්‍රශ්නයාවක් තෝ ප්‍රකාශ නොවේ. "කෙර, ඔවුනි පුදෙකලා

විසිමේක්ද ඇත. මම එය තැකැයි නො කියමි. එසේද උචන් නෙර, පුදෙකළා වාසය යම් අයුරකින් විස්තර වශයෙන් පරිපූර්ණ වේද, එය අසව, මැනවීන් මෙනෙහි කරව, කියන්නෙමි." අනාතුරුව බුදුන් වහන්සේ එය මෙසේ විස්තර කිරීමට වන්න:

"ඉබ එරෙ ය. අනීක් ක. ප්‍රහිනා, ය. අනාගත. ක. පරිනිස්සයටිං: පවුලුපානෙකුද ම අකාහාවපරිලාභෝ ජන්දරාගො පුපාරිනිකො: එව. බො එරෙ එකවිහාරෝ වින්දාරෙන පරිපූරෙනා නොති."

"නෙර යමක් අනීත ද, එය ප්‍රහින කරන ලද්දේ වෙයි: යමක් අනාගත ද, එය අකහරින ලද්දේ වෙයි: වර්තමාන ආත්මහාව ප්‍රතිලාභයන් පිළිබඳව ජන්දරාගය මැනාවීන් හිකුමවන ලදුයේ ද වෙයි: මෙසේය නෙර, පුදෙකළා වාසය පරිපූර්ණ වන්නේ."

ඉහත කි පියලු ම අවශ්‍යකා සම්පූර්ණ වි උත්තාරීනර පුදෙකළාව මුර්හිමක් කැරෙන්නේ රහන්සේ තුළින්ම බව පැහැදිලි කරනු ලැබේ බුදුන් වහන්සේ පුතු දේශනාව මේ ගාලාවෙන් කුඩාගන්වා දුහ.

'සබඩාහිඟු. සබඩාවිදු. පුමෙධා.  
සබඩාහිඟු ධමෙමඟු අඩුපලීතනා.  
සබඩා. ජහ. නාජ්‍යක්වයෙ ටිමුපනා.  
නමහ. නර. එකවිහාරීන් මැම්'

සියල්ල ජයගන් සියල්ල දැන	ගක්
සියල්ලෙන් මැ නොකිලිව ඒ තැඹ	වක්
සියල්ල හැඳ නාජ්‍යකා තැසු එවි	මුක්
තරා යැ එකලා විහරණයෙන්	පුක්

'පෙරනාම' පුතුයේදී පරිපූර්ණ පුදෙකළා වාසයට බුදුන් වහන්සේ දෙන විගුහය, 'ඡලදුකරසක' පුතුයේ උදෙස ගාලා තුළින් ප්‍රතිරාවයක් නායි. මුළුන් කි පුතුයේදී බුදුන් වහන්සේ

එක විභාරය පරිපූර්ණ වන ආකාරය පිළිබඳව ඉදිරිපත් කළ විස්තරය දෙවනු කී සූත්‍රයේ එන පහත සඳහන් ගාලාපද සමග ගැසදිය ගැකිය:

'අතිනා තාත්‍යාගමෝය - නාපාටිකයේ අතාගතා  
යදත්තා පත්තා නා - අපෘත්‍යාක්‍රම අතාගතා.  
පමුපාපත්‍යාක්‍රම යො ධෙමම - තාත් තාත් විපසානි

'හිය කළ මුහු බැඳ තොයන්න  
මතු කළ තොපකා පිටින්න  
හිය දේ හිය සේ මු ගන්න  
මතුව තොපයේ සේ දැකින්න  
එලැමුණ දේ දැන් එන එන  
විදුත් තුවිණට දමන්න'

පොදුජන ව්‍යවහාරය විසින් 'ඩුදේකලාව' යන සංක්‍රාන්තයට ඇති මුහුණු අර්ථයට විවා පරිසමාජක වූ අර්ථයකින් 'පෝරනාම' සූත්‍රය ඩුදේකලාව (එකවිභාරෝ) විවරණය කළ අයුරු අපි ඉහතින් දුට්ටු. පරිසමාජ්‍ය ඩුදේකලාව නිරුපිතව ඇත්තේ පිත පිළිබඳ ඩුදේකලාවක් වශයෙනි. එය වනාහි, හියකළට හා මතුකළට අයක් සියල්ල අතහැර, එලැමු මොහොතෙහි තම ආක්‍රම හාවයට ඇති ජන්ද - රාගය ප්‍රහිණ කිරීමෙන් දිනාගතු ලබන්නයි. 'පෝරනාම' සූත්‍රයේ අවසාන ගාලාවෙන් පැහැදිලි කැරෙන්නේ නියම 'එක විභාරී' පුද්ගලයා 'සියල්ලෙන්ම තොකිලිටි' 'සියල්ල ගැර' රිමුක්ක වූවිකු බවය. මෙහිදී අපට නිවන හදුන්වන 'උපධි විවේක' (සියලු උපධින්ගෙන් වෙන්වීම) යන පදය මතකයට තැගේ. පිත පිළිබඳව ඉහළ ම ඩුදේකලා බව ('වින්ක විවේක' 'වින්ක මුපකාස') මෙය ඩී. කාලීක ඩුදේකලාව (කාය විවේක, කායවූපකාස) සඳහා දරන සියලු ප්‍රයන්නයන්ගේ නියම පරමාර්ථය විය දුක්කේ මෙය ඩී. කාය විවේකය පිළිබඳ සම්මත සංක්‍රාන්තය වනුයේ ඩුදේකලාව - එකලාව - එවක් විමසී කෙලෙස් උමතුවෙන් උමතුවූ ජනකමුහයාගෙන් ඉවත්ව විසිමෙන් ලැබේය

හැකි සැහැපුමෙක සේයාවක් ඒ සම්මත සංකල්පය තුළින් මූතිවරයා දකිණි. මේ කාය විවේකය විරාගය සඳහා අකාවයා පුර්ව කෘත්‍යායක් ලෙස බුදුන් වහන්සේ පිළිගත් බවට සැකයෙක් නැතු. මෙවැනි පුදෙකලාවේක අගය ඉහළින් ම වශීනා කළ එක් අවස්ථාවේක උන් වහන්සේ උපස්ථායක නාගික කිමියන් අමතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ, පුදෙකලාව ගමන් ගත වූ විවේක, ඉදිරියෙන් හෝ පසුපසින් කිහිවකු දක්නට තොලුබෙන විට යටත් පිරිසේයින් ගේර කෘත්‍යාය කිරීමට පවතා කමන් වහන්සේට පහසුවන බවය. (යසමා'හ. නාගික සමය අද්ධානමගෙ පටිපනෙනා නා කැස්ථී පස්සාම් පුරුණා වා පවත්නා වා, එසු මේ නාගික තස්මී. සමය හොත් අනතුමසා උව්‍යාර්ථසාමායා'කි - අ. නි. ජක්‍ක නිපාත). එසේ ම පේරගාලා පාලියෙහි එනා 'එකවිහාරිය' තොරුන් වහන්සේගේ වචනවලින්ද පුදෙකලා පුවය පිළිබඳව මෙයට සමාන ප්‍රකාශයක් කැරේ.

'පුරුණා පවත්නා වා'පි - අපරා වේ නා විජ්‍යති

අතිව එසු ගවති - එකසා වසනා වතේ'

පේර, පා: 537

'ඉදිරියෙන් හෝ පසු පසින් හෝ අනෙකකු දක්නට තොමැති නාමි වතායේ පුදෙකලාව විසෙන්නෙකුට ඉතා පහසුවක් දැනැයි.'

'ඉදිරිපසින් හෝ පසුපසින් අනෙකකු දක්නට තොලුබේමේ සකුට කායික පුදෙකලාව පිළිබඳ සංකල්පයට අදාළ වන්නේ යම් සේ දේ, එසේ ම, මතු බලාපොරොත්තු සහිත ඉදිර බැළුමිද, යටිගියාව දෙසට හෙළන පසු බැළුමිද තොමැතිවීම මානයික පුදෙකලාවේ අකාවයා අංශයෙකි. යටිගියාවට අයන් පියල්ල අතහැරයේ ('ය. අතිකා. ක. පසිනා.' - පේරනාම සු: 'යද්ධීනා. පසිනා. ක.' - සඳදාකරත්ත සු:) යටිගියාව පුහුබදින්තේවත්, එහි ජීවත්වන්නේවත් නැතු. මතුවට එනා දේ හැර දැමුයේ ('ය. අනාගතා. ක. පරිනිස්සයාවා.' - පේර.සු.) මකුට ගැන සැකමුළු පැතුම් කිහින්

අැතිකර නො ගතියි. (න්‍යාපවේකුමේ අනාගතය' - හදෙදක සූ.) අතීතය හා අනාගතය පිළිබඳ මේ සංකල්පය, අවසායය හා කාලය දෘශ්‍යීකෝණ කරගත් විෂයනා මාර්ග දෙක එකිනොකට විඩාත් ලු කරවයි. එහැම, කායික පුදෙකාලාවේ ඉදිරිපස හා පසුපසන්, මානයික පුදෙකාලාවේ යට්ඨියාව හා මතුවන්, එකිනොකට ලු කරවයි. එහමුත් මේ විශේෂ දෙකින් මිශ්මම උත්තරිකර පුදෙකාලාව තම් වූ පරම පුවය නොවේ. තුන්වැනි විශේෂජකාරී අංගයක්ද ප්‍රතිණි කළ පුතුව ඇති. අරමුණු කළ පුදෙකාලාව කායික හෝ වේචා, මානයික හෝ වේචා, එහි ලා ඇප්‍රම් - බැඳුම් නොමැත්තකු විය යුතුය. එබැවින් තමා සතු වස්තු හැවියට සැලකෙන ආමිය හෝ තිරාමිය හෝ දෙයෙහි දැඩි ඇප්‍රමක් ඇතිකරගැනීම තුන්වැනි විශේෂජයයි. වර්තමාන අත්මහාව ප්‍රතිලාභයන් පිළිබඳ ව වූ ජන් රාගය හොඳින් මැඩ පවත්වා ගත් කැඟැන්තා (පවතුපානෙනා ව අක්‍රාමාව පටිලාභයු ජනුරාගා පුහුවටිනිනො - ගේර. සූ.) වර්තමාන ව පැන තැහින ඒ ඒ ධර්මයන් අතිකා වශයෙන්, දුෂ්ච වශයෙන්, අනාකම වශයෙන් විද්‍රෝහනා දාතයෙන් දකියි. ('පවතුපානෙනා යො බමම් තත්ත් තත්ත් විපස්සි' හදෙදක සූ.)

'පුදෙකාලාව' යන සංකල්පය තුළ ගැඹුව ඇතුළුයි පොදු ජනයා යළුකනා අර්ථාන්තරයන් සියලුල ඉක්මවා යන උක්කරිකර අර්ථයක් ඉදිරිපත් කිරීමෙහි ලා 'ගේරනාම' පුතුයන් 'හඳුකරනා' පුතුයන් මෙයේ එකා වේ. මෙයට සමාන්තරව යන පුතු පුදේග පෙළෙහි අනෙක් කැන්වලද තැන්කේ නොවේ. මේ ඉන් කිහිපයකි.

- i. යො තාවත්සාරී හ පවත්සාරී  
සබඩ. අවවශමා ඉම්. පපන්දු.  
යො ගිසු ජාති ඔරපාර.  
උරගා ඒණෙක්මීව තම. පුරාණ.

පූ.නි, ගා 8 (ලරු සූ)

'මතු සැරුම් තැකි වූ, පසු හැරුම් තැකි වූ  
මේ සියලු පපන්දු ඉක්මවා ලු

ල් මහජ එනෙර හා මෙනෙර අනෙකු  
දරග කෙම දිරු හැව තැර දමන සේ'

- ii යස්ස පුරේ ව පටිඵා ව  
මෙශේව ව නඟේ හිඳුවන.  
අතිජදුවන අභාදාන.  
තමහ මූම් මුෂමණය'

ඩ.ප. (මුජ්‍යම වගා)

'ඉදිරියෙන් - පසුපසින්  
ඡැඳීන් හෝ කිසින් තැකි  
අයන් කිසිවකුන් තැකි  
කිසින් ඇදුගැනුම් තැකි  
මහුව මම් බමුණුයැයි කියම්

- iii. මුශක පුරේ මුශක පටිඵනා  
මෙශේව මුශක හටස්ස පාරග  
සබඩා විමුණාමානසා  
න පුත ජාතිජර් උපහැසි'

ඩ.ප. (තණ්ඩා වගා)

පෙර-පසුව ගැජැදමට  
මැද ද අනෙකුදමට  
හටයේ එනෙරට මැ යට  
හැම කැනින් විමුන් පින  
ඇති වැ යම් උපතකට  
දිරුමකට පන් නොවේ.

1. 'පුරේ', 'පටිඵා' සහ දෙපදයෙහි ගැඹුවන යෙළුමාර්ල ඇතැම්පිටිවක පිස්කාවදින පූජ ගැඹුරින් යුතු විය ගැඹි බව මේ ගාරාවට ද්‍රුමියා අවුවාව ඉදිරිපත් කරන නිදාන කරාවෙන් පෙනේ. මුදුන් වහන්සේ මේ ගාරාවෙන් උග්‍රසේක හටපුතුවා අමතා වදාලේ' මූෂ්‍ය අහසේ කරණම් ගසා ගැවිරියන් උණ ගසන් මක පිටගෙන පිටියදිය. නිරළම් අහසේ විවිධයෙන් මෙරණයන් ආකර අවදානම් ප්‍රය්‍රායකට මූෂ්‍ය දෙමුන් උග්‍රසේ මක සමඟ ව පිටි මූෂ්‍යන් සමාධිම්ස් පින තුළට එකී ගාරාව විනිනිද යන්නට ඇත්තෙන් ප්‍රබල පුරිජර විවිධයෙන් වියයෙනි. මූෂ්‍ය එය ආයා පිටිවන ම රහන්වීම පුදුමයන් නොවේ.

'පේරනාම' පූතුයක්, 'හඳුකරනක්' පූතුයක් එකිනෙක හා සැසැදීමේ දී ඒවා එක ම නොමාවක් ගක් පූතු දෙකක් බව පැහැදිලි වනු ඇත. එසේ වුවක් 'හඳුකරනක්' යන 'සින අවුල' කරවන පූතු' සමාඟ පදය නිරාකරණය කරගන්නේ සෙසේද? පූදෙකලාට පිළිබඳ සාකච්ඡාවේදී මෙම පමාකපදයෙහි ඉතා ම වැදගත් වචනය හැරියට අපට පෙනී හියේ මැදින් ඇති 'එක' යන වචනයි. 'එක' ('එක' පූදෙකලා', 'කති') යන වචනයේ වර්ගිය ස්වරුපය නිසා එහි විවිධාකම බොහෝටිට ප්‍රහුදිකාට තැකු බව පෙනේ. 'හඳුකරනක්' යන යෙදුමෙන් යම්කිසි ලොජ් කළ වචනයක් ද අධ්‍යාභාර වෙශැයි සැලකීමට පෙළඳී ඇත්තේ එක්නේ එබැවිනි. ඇතැම් උගත්තු 'එක' යන වචනයේ ධ්‍යතිකාර්ථය මතු කරදීමේ අදහසින් 'රය' හෝ 'ඇලිම' යන අරුණ් දෙනා 'රකිති' වැනි වචන ඇදා ගැනීමට කැන් කළහ. එහෙත් 'එක' යන්න පෙළෙහි පූදෙකලා ඒවිතය පූවා දැක්වීමට විශේෂයෙන් යොදාගෙන ඇති පාන්කේකයක් බව පෙන්වාදිය හැකිය. මුනිවරයන්ගේ විවිධය පිළිබඳ පරමාදර්ශය ඒ තුළින් ගම්මා වන බැවින් මුනි ඒවිතය ප්‍රයකළවුන්හට එහි 'දැරුණ්' බවක් තො පෙන්මිණි. 'එක' වචනයේ නිරස 'එකාකාර බවත්' මවුනට නොදැනුණු සේය. (ඉහත දැක්වූ 'පේරනාම' පූතුයේ වරින සටහන බලන්න) බගාවිසාජ පූතුයේ මූල සිට අතට (සු.නි.ගා. 35-75) 'එකෝ වරෙ බගාවිසාජකස්සා' ('කහවේණාගේ' අහ මෙන් තති ව හැඳිරෙන්නා') යන ඔුව් පදය තුළින් 'එක' යන වචනය නාද - නින්නාද වේ. මුනි පූතුයේ ද මේ වචනය පූදෙකලා ව හැඳිරීම සම්බන්ධයෙන් යොදේ. 'එකං වරනාම. මුනිමසාමතනක.' (සු.නි.ගා. 213 - එකලා ව හැඳිරෙන අපමාදී වූ මුනිවරයා) එසේ ම, ඒකවිසාජය පේරනාජාවන්හි ද මෙය හයවර්ස් ම සඳහන් වේ. (පේර ගා. 537-546). දෙවැන්නාඡු නොමැති ව එකලා ව මැ වන මැද ටිසිම (එකාකියා අද්‍යිකියා ගා. 541) උන් වහන්සේගේ අසිලාජය විය. එය වුදුන් වහන්සේ පසසා වදාලේ මේ ගාලාවිනි.

'එකාසනා. එකඟයා. - එකෝ වරමතනදීතො

එකෝ දමයමතනාසනා. - වහනෙහ රමිතො සියා

"එකලා වැ පිදිමින් - එකලා වැ භොවී මින්  
 එකලා වැ තොමුල් වැ යෙදේ මින්  
 එකලා වැ දම්නය කොරේ මින්  
 වත්තේ මැ වපෙන් යැ සභා පින් "

'එක' යන වචනයෙහි අර්ථ නිගමනය පිළිබඳ 'ගැටළු',  
 විසඳාගන් බැවින්' ඒ වචනය රීට පසුව එන් 'රක්ත' යන්හා හා  
 සම්බන්ධ වන අයුරු දැන් අම් සාකච්චා කරමු. 'අභොරතක'  
 යන සමාසපදය හා 'එකරතක' යන යෝදුම හා අතර මතුපිටින්  
 පෙනෙන ලේඛමාත්‍ර සමානකමක් නිසා 'එකරත්ත' යන යෝදුමට  
 අවශ්‍ය සම්පූදාය වියින් 'එක් රෙක්' යන අර්ථ විවරණය දෙන  
 ලද බව සඳාන්මොලි හිමිපාණේ පෙන්වා දෙනි. අඩ්.ඩී. පෙෂ්ඨර්  
 මහත්මිය එවැනි අර්ථකථනයකට හේතුකාධක තැකිබව දැක්වීමට  
 සැහැන පමණ කරුණු ඉදිරිපත් කර ඇති. අනුරු විවරණයක්  
 වශයෙන් සඳාන්මොලි හිමිපාණත් 'රක්ති' යන්හා 'රස්කි' ධාතුවෙන්  
 (ආකා කිරීම, ඇලුම් කිරීම) හිපත්තක් විය හැකි යයි සහේතුකා  
 ව මනක් කරදී නිවිශි.<sup>2</sup> උන්වහන්සේ එම උපනායාසයයෙන්  
 මතුකරගත හැකි අර්ථ පියල්ල එමිදැක්වීමට පසුබව වූයේ  
 'එක' යන වචනය පිළිබඳ ගැටළුවකට මූෂණ පැ නිසා විය  
 හැකිය. දැන් එම වචනයේ වියෙශ අර්ථය පැහැදිලි එ ඇති  
 බැවින් උන්වහන්සේ මතුකර දුන් ඉහි වචාන් පුළුල් අන්දමින්  
 අර්ථාන්තික කරගැනීමට කැක් කරමු. 'සුදෙකලාවට ඇති ඇලුම්'  
 (ඉහත සඳහන් ගාලාව බිලන්න) ඇඟාන්තික ව ව්‍යවහාර  
 කරනායි, 'කුසල් පක්ෂයට අයක්' ඇලුමක් ලෙස සළකනා ලදැයි  
 කිව පුතු වේ. උදාහරණ වශයෙන්, සුත්තන්පානයේ තාලක

2. පාලියෙන් 'රක්ති' සඳහා මේ දානුවෙන් 'තිපන් හැනයා' (සයදහන් : සංයෝගීය : රක්ති) ඇති බවට තිදුළුනක් නො පෙනෙනුයි උන්වහන්සේ සඳහන් කරනා,  
 නො කවිතා සහ ගොමුයකාරීය යදින්කරන්න පුදුයනුයි දෙනාට ගැනීන  
 යදින්කරන්නියා මාරා' යන යෝදුම එ අවශ්‍ය ව ඇති තිදුළු හැරියට සැලකිය  
 හැකිය.  
 සයදහන් : 'න එරුගරසෙයා' (විරෝධයේ නොඇලුණු)

සුතුයේ එවැනි 'ඇල්මෙකට' එකසෙලා ම අවසර දුන් කැඳවන් දැක්වීය හැකිය.

'එකාංචනයා සිංහල - සම්ජෝපාංචනයා ව  
එකතා. මොනම්ප්‍රිතා. - එකා වේ අගිරම්ස්‍යයි  
අට් තාසියි දසදියා....

සු.නි.ග. 721

'මහණ පිවිතයට සරිලන හිදීම වන එකලා ව හිදීම පූභූජු කරව. එකත්වය (එනම්, පුදකලා බව) මුත්‍රිකය යයි කියන ලදී. ඉදන් ඔබ එකලා වැ මැ වෙයෙයින් ගුවුවන්නෙහි නම්, ඔබ දස දෙස ම බුඩ්වන්නෙහි ය.'

එසේම, සාරපුන්ත සුතුයේදී (සු.නි.) 'රති' යන වචනය (සතුව, ඇල්ම, කාමය) ඉහත කි පුවියේෂ අර්ථයෙන් බුදුන් වහන්සේගේ විවේකකාලීන්වය සහ නොක්බම්මාහිරතිය සම්බන්ධයෙන් යොදා ඇත.

'සඛ්‍ය. තම. විනොදෙනවා - එකාව රතිමඡ්ඡිගා'

සු.නි.ග. 956

මේ සැම පාධකයකින් ම පැහැදිලි වන්නේ 'හදුනු රෙකා' යන පදයෙහි ඇති 'එකරණනා' යන යෙදුම තේරුම් කළ යුතුන් පුදෙකලාවහි ඇශ්‍රුණු කැනුත්තා' යතුවෙන් බවය. වෙනාත් වචනවලින් කිවහාන්, 'විවේකකාමී', 'විවේකරත්' පුද්ගලයා එයින් අදහස් කැරෙහි. දැන් අපට ඉතිරි ව ඇත්තේ 'හදු' (පුහ, යහපත්, උතුම්) යන වියේෂ-ණ පදය සි. එරනාම සුතුය විගුහ කිරීමේදී සඳහන් කරන්නාට යෙදුණු පරිදි, බුදුන් වහන්සේ අනුදැන වදාල පුදෙකලාව පුදෙක් කායික පුදෙකලාවට ම සීමා වූ පැවු සංකල්පයක් නොවේ. ඉහත කි සුතුයේදී බුදුන් වහන්සේ එ තෙරුන් වහන්සේ ගේ දිනවරියාව ගැන පළකළ වචන කුල එකාන්ත පැසැසුමක් හෝ එකාන්ත දොස් දැක්මක් හෝ තුවී බවත්, පුදෙකලා වාසය සකලා-ග වශයෙන් පරිපූර්ණ වන

අයුරු පෙන්වාදීමට එය ම අවස්ථාව කරගත් බවත් මකකයට තහා ගනු විටි. මෙහිලා අපට සැඟැදීම පදනා ඉදිරිපත් කළ හැකි කටය් පූත්‍රයක් නම්, 'එකවිහාරී' සහ 'සුදුකියවිහාරී' යන දෙපදය විග්‍රහ කරමින් බ්‍රිත්‍යන් වහන්සේ විසින් දේශනා කරන ලද මිගජාල පූත්‍රයයි.

(ස.නි. 4-80, 82, බ.ජ.ත්‍රි)

"මිගජාල, ඉෂ්ට වූ, කාන්ත වූ මනාප වූ, ප්‍රිය ස්වරුඡ වූ, කාමයන් හා සම්බන්ධ, ඇශ්‍රුම් කරවන දුෂ්‍ර ඇඹින් දත් යුතු රුපයෝ ඇත්තාහ. ඉදින් මහණෙක් එවා පිළිබඳව වෙශයින් තුව්‍යවේද (අහිනැස්ති), වෙශයින් කියාපායිද (අහිවද්ති) දැකිසේ පැවලී සිටි ද (අරෝක්කියාසාය තිවිති), එසේ වෙශයින් තුව්‍යවන, වෙශයින් කියාපාන, දැකිව පැවලී සිටින ඔහුට සකුටක් (තඳී) උපදී. සකුට ඇති කළුහි මසු රාග සහිත වේ. රාග සහිත වූ කළුහි බැඳීමක් ඇති වේ. සකුට නමුති බැඳීමෙන් බැඳුණු මහණ 'දෙවැන්නාකු යමග වෙශන්නොකු' සි (සුදුකියවිහාරී) කියනු ලැබේ.

අනෙකුක් ඉන්දියාර්ථිමණයන් පිළිබඳව ද මේ වැනිම ප්‍රකාශයක් කිරීමෙන් පසුව බ්‍රිත්‍යන් වහන්සේ එකී දෙසුම කුළුගන්වා ලැබේ මෙයේය:

"මිගජාල, මෙයේ වෙශයන මහණ තෙමේ, ඉදින් වනයෙහි ගබාද අවු, සෝජා අවු, ජනායාගෙන් හිස් වූ, මිනිස් පියයින් ඇශ්‍රුවූ, හාවනාත්‍රයෝගයට පූජුපූ වූ,ප්‍රාන්ත යෙහාසූන් ඇශ්‍රු කරන්නේ වී තමුද 'දෙවැන්නාකු යමග වෙශන්නොකු'යි කියනු ලැබේ. ඒ කවර හෙයින්ද යන්: තණ්ඩාව මහුගේ දෙවැන්නාය. එය ඔහු තුළ අප්‍රහිතය. එහෙයින් දෙවැන්නාකු යමග වෙශන්නොකුයි කියනු ලැබේ."

'තුදෙකලාව වෙශන්නා' (එකවිහාරී) ඉන්පසු ව හඳුන්වා දී ඇශ්‍රුන් සවැදැරුම් ඉන්දියාර්ථිමණයන් පිළිබඳව වෙශයින්

නුවුවීමක්, කියාපූමක්, පැවති පිටීමක් නොමැති බැඳීන් සහුව නාමැති බැඳීමෙන් නො බැලුණු වූ මහජනු හැවියටය. මේ දේශනා කොටස කුරුගන්වීමෙන් බුදුන් වහන්සේ කරන ප්‍රකාශය, නාගික සූත්‍රාච්‍යානයේදී කරන ලද ප්‍රකාශය තරම් ම වේගවත්ය. ඒ ප්‍රකාශ දෙක අතර බැඳු බැල්මට පෙනෙන පරජ්පර විරෝධය පුදෙක් මතුපිටට පමණක් පිමා මුවක් බව එක් එක් සන්දර්භය තුළම කබා ඒවා විමෙන්නානුව පැහැදිලි වනු ඇත.

"මිගරාල, මෙයේ විසෙන මහජ නොමේ ඉදින් හික්ෂු - හික්ෂුන්, උපාසක - උපාසිකා, රාජ - රාජ මහාමානා, නීර්තක - නීර්තක ග්‍රාච්‍යාදීන් හා ආස්ථිරණ ව ග්‍රාමාන්තයෙහි විසෙන්න් එහි තමුදු, 'පුදෙකලාව විසෙන්නොකැ'ය (එකවිහාරී) හියනු ලැබේ. ඒ කවිර හෙයින් ද යන් : ක්‍රියාව ඔහුගේ දෙවැන්නා ය. එය මහු තුළ ප්‍රතිණ ය. එහෙයින් පුදෙකලාව විසෙන්නොකැ සියෙනු ලැබේ."

'ලේරනාම', 'මිගරාල' යන සූත්‍ර දෙකින් පුවා දැක්වෙන උත්තරකර පුදෙකලාවේ පරමාදර්ශය ගණදායරනා සූත්‍රයෙහි ද නොමාව වේ. ඒවායේ එන උද්දෙසෙයන් විහානීයන් 'හද්දෙකරක්තයා' පිළිබඳවිය. දැන් අපට මේ යද්දෙකරක්තයා' 'උක්තරිකර වූ (යහපන් වූ) පුදෙකලාවහි ඇශ්‍රුණු තැනැක්කා' හැවියට සඳහාගත හැකිය. පුදු කායික පුදෙකලාවන්, නීරාමිසමය පුදෙකලා පරමාදර්ශයන් අතර බුදුන් වහන්සේ දක්වා වදාල වෙනාස, 'හදු'<sup>3</sup> යන උපජදය යොදා ගැනීමට තරම් සාධාරණ සේකුවක් ලෙස පෙන්වා දියහැකිය. ඇත්තේ වශයෙන්ම, උද්දෙසෙයෙහි අවසාන

### 3 යෙදන්න

- i. යෙදා පුරිසාම්බිජා, 'ඡහපන් ආජාඩිය පුරුෂයා, අ.නි. 5-440
  - ii. 'හද මුදා' - ගොදුරු (වාසනාවන්ක) මුහුර්ත් ඇත්තා' ප.නි. 1-40
  - iii. 'හදකා විභා' ය. මිනු - මේ මහජ නොම යහපන් කොන්ඩි,
- අ., නි, කෘෂිජ, ප.:
- iv. ආචක පුගා ..... අගගා හඳුපුගා, ද.නි. මහාපදාන පු.

ගාල්‍යාවට අනුව මේ උපපදය වූදුන් වහන්සේ විජිත් ම එකඟ කරන ලද්දක් බව හෙළි වේ.

'ප්‍රච්‍රිත් ඩිනාරිං ආනාපිං - අභොරතනා අතනදිනා。  
නා වෙ ගඳුදකරනානි - සනෙනා ආලීකුනෙ මූනි'

....දිව රු නොමැළි වැ මෙලෙපින  
කෙලෙපුන් කවලින් මැ වෙයෙන  
මහණ පුදෙකලාවේ පරම  
අුපුණුයි පවසයි මූනි තෙම,

ගඳුදකරනා පුතුයේ වැදගස්කම එහි මෘත්‍යකාවේ ඇති වියේෂනවියට පමණක් යිමා වූවික් නොවේ. එහි උද්දෙසෙයන්, විහාරයන් - එවායේ සංක්ෂිප්ත හාවය කෙසේ වෙතන් - ධළුයෙහි විශිෂ්ට වූ ගම්පිරාලිසාරය ඉදිරිපත් කිරීමෙහි සමන් බව කිවුපුනුය. උදාහරණයන් වශයෙන් කිවිහොත්, උද්දෙසෙයෙහි එනා 'අසාහිර.' 'අසාකුපා.' යන දුරටතේද පද පුතුලය එයට ම ආවේණික වූ වැදගස්කමක් යුතුයා. එහෙන් මේ කරුණු පසුව දක්වන විස්තරාමක්මක සටහන්වල සාකච්ඡා කැරෙනු ඇත. මස් නිසාද යන්, පුතුයේ ආලෝක බාරාව තුළින්ම එවායේ අර්ථය වඩාන් මැනැවින් උද්දීපනය වන බැවිනි.

## 1 ගෙදෙදුකරණය සුත්‍රය

(උක්තිරිකර පුද්ධකලාවේහි ඇප්‍රේමු කැනුක්කා පිළිබඳ දේශනාව)

මා විසින් මෙයේ අසතා ලදී. එක් සමයෙක්හි භාග්‍යවිතුන් වහන්සේ හැඩුන් කුවර ගේකවතා තම් වූ අනෝපිතු පිටුපුගේ ආරාමයෙහි වැඩි වියන යේක. එහිදී භාග්‍යවිතුන් වහන්සේ 'මහජෝති' හි ගික්ෂුන් ඇමුණුයේක. 'වහන්සූ' හි ඒ ගික්ෂුපු භාග්‍යවිතුන් වහන්සේට පිළිවෙන් දුන්හ. භාග්‍යවිතුන් වහන්සේ මෙයේ වදාල යේක:

'මහජෝති, කුම්ඩාට උක්තිරිකර පුද්ධකලාවේහි ඇප්‍රේමු කැනුක්කා පිළිබඳ මාකෘකාව ද විස්තර පිහාගයද දෙයම්. එය අසව, මැහැචින් මෙනෙහි කරව, කියම්'

"එයේය, වහන්සූ" හි ඒ ගික්ෂුපු භාග්‍යවිතුන් වහන්සේට පිළිවෙන් දුන්හ. භාග්‍යවිතුන් වහන්සේ මෙයේ වදාලහ:

හිය කල පුහුබැද	නොයන්නා
මතු කල නො පතා	හිටින්නා
හිය දේ හිය දේ මැ	ගන්නා
මතුව නොපත් යේ	දකින්නා

එලැඹුණ දේ දැන් එනා	එනා
විද්‍යුත් කුවිණට	දම්මිනා
නොයැලෙන නොකිපෙන	විද්‍යුතා
නැශුණුතියේ විවෙන්	මෙලෙපිනා

කල යුතු කිය කරව	අද ම
මරණය විය හැකි නො	හෙට ම
නැහැ නොවැ කළ හැකි	හිටිපුම
මහයෙන් ඇකි මරු සහ	එම

දිව ය තොමැලි වැ	මෙලෙසින
කෙලෙසුන් කවලීන් මැ	වේයෙන
මහජ පුදෙකලාවේ	පරම
ඇශ්‍රුණු සි පටසයි මුති	තෙම

"කෙසේ ද මහජෙනි, හිය කළ ප්‍රසුබදින්නේ? අනීතයෙහි මෙබදු රුපයක් ඇතිව සිටියෙම් සි එහි සතුවක් ඇති කර ගනියි. අනීතයෙහි මෙබදු වේදනාවක් ඇති ව සිටියෙම්යි එහි සතුවක් ඇතිකර ගනියි. අනීතයෙහි මෙබදු සංඛාවක් ඇතිව සිටියෙම් සි එහි සතුවක් ඇති කර ගනියි. අනීතයෙහි මෙබදු සංඡ්කාර ඇතිව සිටියෙම් සි එහි සතුවක් ඇති කර ගනියි. අනීතයෙහි මෙබදු විජානයක් ඇතිව සිටියෙම්යි එහි සතුවක් ඇතිකර ගනියි. මෙසේය, මහජෙනි, හිය කළ ප්‍රසුබදින්නේ.

"කෙසේ ද මහජෙනි, හිය කළ ප්‍රසු තොබදින්නේ? අනීතයෙහි මෙබදු රුපයක් ඇති ව සිටියෙම්යි එහි සතුවක් ඇතිකර තො ගනියි. අනීතයෙහි මෙබදු වේදනාවක් ඇති ව සිටියෙම්යි එහි සතුවක් ඇති කර තො ගනියි. අනීතයෙහි මෙබදු සංඛාවක් ඇතිව සිටියෙම්යි එහි සතුවක් ඇති කර තො ගනියි. අනීතයෙහි මෙබදු සංඡ්කාර ඇති ව සිටියෙම්යි එහි සතුවක් ඇති කර තො ගනියි. අනීතයෙහි මෙබදු විජානයක් ඇතිව සිටියෙම්යි එහි සතුවක් ඇති කර තොගනියි. අනීතයෙහි මෙබදු විජානයක් ඇතිව සිටියෙම්යි එහි සතුවක් ඇති කර තොගනියි. මෙසේය, මහජෙනි, හියකළ ප්‍රසුතොබදින්නේ.

"කෙසේ ද, මහජෙනි, මතුකළ පතන්නේ? අනාගත කාලයෙහි මෙබදු රුපයක් ඇත්තෙක් වේම්වයි එහි සතුවක් ඇති කර ගනියි. අනාගත කාලයෙහි මෙබදු වේදනාවක් ඇත්තෙක් වේම්වයි එහි සතුවක් ඇතිකර ගනියි. අනාගත කාලයෙහි මෙබදු සංඛාවක් ඇත්තෙක් වේම්වයි එහි සතුවක් ඇතිකර ගනියි. අනාගත කාලයෙහි මෙබදු සංඡ්කාර ඇත්තෙක් වේම්වයි එහි සතුවක් ඇති කර ගනියි. අනාගත කාලයෙහි මෙබදු විජානයක් ඇත්තෙක් වේම්වයි එහි සතුවක් ඇති කර ගනියි. මෙසේය, මහජෙනි, මතුකළ පතන්නේ.

"කොසේ ද, මහජෙන්, මතුකළ තොපන්නේ?" අනාගත කාලයෙහි මෙබදු රුපයක් ඇත්තෙක් වෙමිවයි එහි සතුටක් ඇති කර තොගනියි. අනාගත කාලයෙහි මෙබදු වේදනාවක් ඇත්තෙක් වෙමිවයි එහි සතුටක් ඇති කර තො ගනියි. අනාගත කාලයෙහි මෙබදු සංස්කාර ඇත්තෙක් වෙමිවයි එහි සතුටක් ඇති කර තො ගනියි. අනාගත කාලයෙහි මෙබදු විජානයක් ඇත්තෙක් වෙමිවයි එහි සතුටක් ඇති කර තො ගනියි. මෙසේය, මහජෙන්, මතුකළ තොපන්නේ.

"කොසේ ද, මහජෙන්, එලැඹුණු දේ වෙකට අදිනු ලබන්නේ?" මහජෙන්, මෙහි අපුරුත්වන් පාථීග්‍රහ තෙමේ ආර්යයන් තොදක්නේ, ආර්යධම්‍යෙහි අද්‍යා වූයේ, ආර්ය ධම්‍යෙහි අවිනිත වූයේ, සත්පුරුෂයන් තොදක්නේ, සත්පුරුෂ ධම්‍යෙහි අද්‍යා වූයේ, සත්පුරුෂ ධම්‍යෙහි අවිනිත වූයේ රුපය ආත්මයක් ලෙසින් දකියි, රුපය ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක රුපය ඇති ලෙසින් හෝ දකියි. රුපය තුළ ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි. වේදනාව ආත්මයක් ලෙසින් දකියි. ආත්මයක වේදනාව ඇති ලෙසින් හෝ දකියි. වේදනාව තුළ ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි. සංඛාව ආත්මයක් ලෙසින් දකියි. සංඛාව ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි. ආත්මයක සංඛාව ඇති ලෙසින් හෝ දකියි. සංඛාව තුළ ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි. සංස්කාර ආත්මයක් ලෙසින් දකියි, සංස්කාර ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක සංස්කාර ඇති ලෙසින් හෝ දකියි. සංස්කාර තුළ ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි. විජානය ආත්මයක් ලෙසින් දකියි, විජානය ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක විජානය ඇති ලෙසින් හෝ දකියි, විජානය තුළ ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි, මෙසේය, මහජෙන්, එලැඹුණු දේ වෙකට අදිනු ලබන්නේ.

"කොයේද, මහජෙන්හි, එලුමුණු දේ වෙතට නො අදිනු ලබන්නේ?"  
 මහජෙන්හි මෙහි ගුත්වන් ආර්යග්‍රාවකයා ආර්යයන් දක්නාපුළු  
 වූයේ, අර්යධම්‍යයෙහි දක් වූයේ, ආර්යධම්‍යයෙහි පුවිනින වූයේ,  
 සක්පුරුෂයන් දක්නාපුළු වූයේ, සක්පුරුෂ ධ්‍රීයෙහි දක් වූයේ,  
 සත් පුරුෂ ධ්‍රීයෙහි පුවිනින වූයේ, රුපය ආක්මයක් ලෙසින්  
 නො දකිනි. රුපය ඇක්තික් ලෙසින් හෝ ආක්මයක් නො දකිනි.  
 ආක්මයක රුපය ඇති ලෙසින් හෝ නො දකිනි. රුපය කුල  
 ආක්මයක් ඇති ලෙසින් හෝ නො දකිනි. වේදනාව ..... සංඛාව  
 ..... සංස්කාර ..... විජානය ආක්මයක් ලෙසින් නො දකිනි.  
 ආක්මයක විජානය ඇති ලෙසින් හෝ නො දකිනි, විජානය  
 කුල ආක්මයක් ඇති ලෙසින් හෝ නොදකිනි, මෙයේය, මහජෙන්හි,  
 එලුමුණු දේ වෙතට නො අදිනු ලබන්නේ.

"හියකල ප්‍රස්ථාද නොයන්න - මතුකල නොපතා සිටින්න  
 හිය දේ හිය සේ මැ ගන්න - මතුව නොපත් සේ දකින්න"

මහණ පුදකලාවේ පරම - ඇප්‍රතාදි පවතිය මුතිනොම"

"මහජෙන්හි, තුම්ලාව උක්නරිතර පුදකලාවෙහි ඇප්‍රතාදු  
 තැනැත්තා පිළිබඳ මාන්‍යකාව ද විස්තර විභාගය ද දෙසම්යි  
 යමක් සියන ලද ද. මෙය ඒ සඳහා සියන ලදී.

හාගාවතුන් වහන්සේ මෙය වදාල සේක. සතුට සින් ඇති ඒ  
 සික්ෂුපු හාගාවතුන් වහන්සේගේ හාමිකය සතුවින් පිළිගන්හ.

## 2 මහාතම්බාන උදෙස්කරණය සුතුයෙන් උබෙන කොටසක්

(මහා කට්ටල ස්වාමීන් වහන්සේ විපින් 'රුද්දේශයට'  
දෙන ලද 'මිහාගයනි')

'.....අැවැක්ති, යාග්‍යව්‍යන් වහන්සේ යම් උදේශයයක්  
සැකෙවින් උදෙසා විස්තර වශයෙන් අර්ථය විහාර නො කොට  
සුනාස්තෙන් තැහි විහාරයට පිවිසි යෝජ්‍ය දී:

"හිය කළ ප්‍රසුඩිද තොයන්න - මතුකළ තොපතා පිටින්න

.....  
මහණ තුදෙකළාවේ පරම - ඇලුනැයි පවසයි මුතිනෙම"

"අැවැක්ති, මම යාග්‍යව්‍යන් වහන්සේ විපින් සැකෙවින් උදෙසාන  
දද, විස්තර වශයෙන් අර්ථය විහාර නොකළන ලද මේ  
රුදේශයයි අර්ථය මෙසේ විස්තර වශයෙන් දැනුගතිම.

"කෙසේ ද, ඇවැක්ති, හියකළ (අතීකාර) ප්‍රසුඩින්නේ? අතින  
කාලයෙහි මෙසේ මාගේ ඇස විය, මෙසේ රුපයේ වූහයි එහි  
විඛානය ජන්දරාග වශයෙන් බැඳුණෙන් වෙයි. විඛානයාගේ ජන්ද  
රාග වශයෙන් බැඳීම නිසා එහි වෙශයෙහින් සතුවුවෙයි. එහි  
වෙශයෙහින් සතුවුවන්නේ හියකළ ප්‍රසුඩියි. අතින කාලයෙහි  
මෙසේ මාගේ ක්‍රානක විය, මෙසේ ගබ්දයේ වූහයි..... "මෙසේ  
මාගේ නාසය විය, මෙසේ ගන්ධයේ වූහයි... මෙසේ මාගේ දිවි  
විය, මෙසේ රසයේ වූහයි..... මෙසේ මාගේ කාර විය, මෙසේ  
ස්පූජව්‍යයේ වූහයි.... මෙසේ මාගේ මනස විය, මෙසේ ධ්‍රීයේ  
වූහයි, එහි විඛානය ජන්දරාග වශයෙන් බැඳුණෙන් වෙයි.  
විඛානයාගේ ජන්දරාග වශයෙන් බැඳීම නිසා එහි වෙශයෙහින්  
සතුවුවෙයි. එහි වෙශයෙහින් සතුවුවන්නේ හියකළ ප්‍රසුඩියි.

"කෙසේ ද, ඇවිෂ්ති, හියකළ තොපුබඳින්නේ? අතිකකාලයෙහි මෙසේ මාගේ ඇස විය, මෙසේ රුපයෝ වූහයි. එහි විභානය ජන්දරාග වශයෙන් බැඳුණේ තො වෙයි. විභානයාගේ ජන්දරාග වශයෙන් තොබැඳීම නිසා එහි වෙශයෙහින් සංකුට්‍රි තො වෙයි. එහි වෙශයෙහින් සංකුට්‍රි තොවන්නේ හියකළ තොපුබඳියි. අතික කාලයෙහි මෙසේ මාගේ කණ විය. මෙසේ ගබ්දයෝ වූහයි..... නාසිය.... ගන්ධයෝ.....දිව.....රසයෝ..... කය..... ස්පූෂටව්‍යයෝ..... මෙසේ මාගේ මනස විය, මෙසේ ධළුයෝ වූහයි, එහි විභානය ජන්දරාග වශයෙන් තොබැඳීම නිසා එහි වෙශයෙහින් සංකුට්‍රි තො වෙයි. වෙශයෙහින් සංකුට්‍රි තොවන්නේ හිය කළ තොපුබඳියි.

"කෙසේ ද, ඇවිෂ්ති, මතුකළ පතන්නේ? අනාගත කාලයෙහි මෙසේ මාගේ ඇස වන්නේ ය, මෙසේ රුපයෝ වන්නාහයි තොලන් දෙය ලැබීම පිළිස පින පිහිටුවාලයි: පින පිහිටුවාලීම නිසා එහි වෙශයෙහින් සංකුට්‍රිවෙයි. එහි වෙශයෙහින් සංකුට්‍රිවන්නේ මතුකළ පතයි: අනාගත කාලයෙහි මෙසේ මාගේ කණ වන්නේ ය, මෙසේ ගබ්දයෝ වන්නාහයි ..... නාසිය ..... ගන්ධයෝ..... දිව..... රසයෝ ..... කය ..... ස්පූෂටව්‍යයෝ..... මෙසේ මාගේ මනස වන්නේ ය, මෙසේ ධළුයෝ වන්නාහයි තොලන් දෙය ලැබීම පිළිස පින පිහිටුවාලයි. පින පිහිටුවාලීම නිසා එහි වෙශයෙහින් සංකුට්‍රි වෙයි. එහි වෙශයෙහින් සංකුට්‍රි වන්නේ මතු කළ පතයි. මෙසේ ය, ඇවිෂ්ති, මතුකළ පතන්නේ,

'කෙසේ ද, ඇවිෂ්ති මතු කළ තොපතන්නේ? අනාගත කාලයෙහි මෙසේ මාගේ ඇස වන්නේ ය, මෙසේ රුපයෝ වන්නාහයි තොලන් දෙය ලැබීම පිළිස පින තො පිහිටුවයි: පින තොපිහිටුවීම නිසා එහි වෙශයෙහින් සංකුට්‍රි තො වෙයි. එහි වෙශයෙහින් සංකුට්‍රි තො වන්නේ මතු තො පතයි. අනාගත කාලයෙහි මෙසේ මාගේ කණ..... ගබ්දයෝ..... නාසිය..... ගන්ධයෝ..... දිව..... රසයෝ'

.....කය.....සේපුහටවියයෝ..... මෙසේ මාගේ' මතභ  
වන්නේය, මෙසේ ධළුයෝ' වන්නාහය තොලන් දෙය ලැබීම  
පිණිස පින නො පිහිටුවයි. පින තොපිහිටුවීම තිසා එහි වෙසෙපින්  
සකුටු නො වෙයි. එහි වෙසෙපින් සකුටු තොවන්නේ' මතුකල  
නො පතයි. මෙසේ ය, ඇවිෂ්ත්නි, මතුකල නොපතන්නේ"

"කෙසේ ද ඇවිෂ්ත්නි, එලැඹුණු දේ වෙතට අදිනු ලබන්නේ?  
ඇවිෂ්ත්නි, යම් ඇසක් වේ ද, යම් රුපයෝ වෙන් ද, මෙදක ම  
එලැඹුණු (වර්තමාන) දෙය. මේ දෙක එලැඹුණු කළේහි විජාතය  
ඡන්දරාගයෙන් බැඳුණෙශ වේ ද, විජාතය ඡන්දරාගයෙන් බැඳුණෙන්  
එහි වෙසෙපින් සකුටුවෙයි. එහි වෙසෙපින් සකුටුවන්නේ එලැඹුණු  
දේ වෙතට අදිනු ලබයි. ඇවිෂ්ත්නි, යම් කනාක් හා ගබ්ද ඇද්ද,  
..... ඇවිෂ්ත්නි, යම් තැහැයක් හා ගද පුවද ඇද්ද .....  
ඇවිෂ්ත්නි, යම් දිවක් හා රස ඇද්ද..... ඇවිෂ්ත්නි, යම් කයක්  
හා ස්පර්ශ කළ හැකි දේ ඇද්ද..... ඇවිෂ්ත්නි, යම් මතභක්  
හා ධළුවම්මූල ඇද්ද, මේ දෙකම එලැඹුණු දෙය. මේ දෙක  
එලැඹුණු කළේහි විජාතය ඡන්දරාගයෙන් බැඳුණෙශ වේද, විජාතය  
ඡන්දරාගයෙන් බැඳුණෙන් එහි වෙසෙපින් සකුටුවෙයි. එහි  
වෙසෙපින් සකුටු වන්නේ එලැඹුණු දේ වෙතට අදිනු ලබයි.  
මෙසේ ය, ඇවිෂ්ත්නි, එලැඹුණු දේ වෙතට අදිනු ලබන්නේ.

"කෙසේ ද ඇවිෂ්ත්නි, එලැඹුණු දේ වෙතට නො අදිනු ලබන්නේ?  
ඇවිෂ්ත්නි, යම් ඇසක් වේ ද, යම් රුපයෝ වෙන් ද, මේ දෙක ම  
එලැඹුණු දේ ය, මේ දෙක එලැඹුණු කළේහි විජාතය ඡන්දරාගයෙන්  
නො බැඳුණෙශ වේ ද, විජාතය ඡන්දරාගයෙන් තොබැඳුණෙන්  
එහි වෙසෙපින් සකුටු නොවේයි. එහි වෙසෙපින් සකුටු නොවන්නේ  
එලැඹුණු දේ වෙතට නො අදිනු ලබයි. ඇවිෂ්ත්නි, යම් කණක්  
හා ගබ්ද ඇද්ද..... ඇවිෂ්ත්නි, යම් තැහැයක් හා ගද පුවද  
ඇද්ද..... ඇවිෂ්ත්නි, යම් දිවක් හා රස ඇද්ද,..... ඇවිෂ්ත්නි,  
යම් කයක් හා ස්පර්ශකළ හැකි දේ ඇද්ද..... ඇවිෂ්ත්නි, යම්  
මතභක් හා ධළුවම්මූල ඇද්ද, මේ දෙකම එලැඹුණු දේ ය, මේ  
දෙක එලැඹුණු කළේහි විජාතය ඡන්දරාගයෙන් නො බැඳුනෙන්

එහි වියෙසින් සකුටු නො වේයි. එහි වියෙසින් සකුටු නොවන්නේ එලැඹුණු දේ වෙතට නො අදිකු ලබයි. මෙයේය, ආච්චාන්, එලැඹුණු දේ වෙතට නොඅදිකු ලබන්නේ.

"ආච්චාන් අපගේ හාගාවතුන් වහන්සේ යම් උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නො කොට විභාරයට පිවිසියේක් ද:

"මියකළ ප්‍රස්ථිර නොයන්න.....

මහජ පුදෙකලාවේ පරම - ඇලුතැයි පවසය මුතිනෙම"

"ආච්චාන්, මම, හාගාවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසා ලද, විස්තර වශයෙන් විභාග නොකරන ලද මේ උද්දේශයකි අර්ථය මෙයේ විස්තර වශයෙන් දැනගති".<sup>4</sup>

---

4. දූලායේ ආයතන ටීඩොන් ඇසුරුණු එම් විස්තර විභාගය අනුරුද් මුදුන් වහන්සේ විසින් ද පැයසුම් සහිත ට සම්මුඛ සාරන ලද්දේ එය කමන් වියන් පක්වයා පක්වයා ඇසුරුන් ඉදිරිපත් කළ විවරණයට පටහැඳි නොවන තිසා ය.

### 3. සෙටහන්

1. අතිත් තාචමාගමෙයා : 'අතීකය අකහරින්තැ'පි බුදුන් වහන්සේ නිතර ම දෙන අවවාදයෙහි නියම අදහස මේ පාඨය තුළින් අපට මතු කර ගත හැකි ය. යමුව බන්ධනයක් වන්නේ යටහියාව පිහිකිරීම් මානුය ම නො ව, ඒ පිළිබඳ ව ඇති සතුව (නැඩි) සහ ආභා ස්වරුපී ඇල්ම (ඡ්‍යෙරාග) බව උදේශයෙන් මනා ව පැහැදිලි වේ.<sup>5</sup> අක්හල යුතුව ඇත්තේ, යටහියාව ප්‍රස්ථාලිමට, පණුන්වීමට, යළි ගෙවීමට, රස විඳීමට තැකැරු වනසුපු ආකළුපයයි. පිහිවිලි පිළිබඳ ව පවා නොඇල්මක් අවකා වනුයේ ඒ නිසා ය.<sup>6</sup> මානයික වශයෙන් මිනිසා හසුපි ඇති බන්ධනයට වශකිවයුත්තෙන් ස්මරණය යනු ඇතුම් දාර්යනිකයන් තුළ - විශේෂයෙන් ම ස්ක්‍රිජ්‍යමුර්ති<sup>7</sup> තුළ - පවතින මතයෙකි. 'අතීකයට මල කෙනකු වීමට' දරන ප්‍රයත්තායේදී මහු ස්මරණය මූල් තීවිත නාව්‍යයේ ම 'දුෂ්චර එරිකය' මෙන් පැලකු බව පෙනේ. පිහියෙහි ආවශ්‍යකත්වය අවධාරණය කරන අකර ම මහු මතකය මකා දැමීමට උපදෙස් දෙයි. මෙය ගොඩ ආකළුපයට පටහැනි වන්නේ 'සති' යන්න 'එලැංඩි පිහිය' මෙන් ම 'ස්මරණය' ('මතකය') හාවතා ව්‍යවහාර බැවිනි.<sup>8</sup> පෙළේ

5. ..... න මතො ධිමුනා සංයෝගනා, න ධිමුනා මතාය සංයෝගනා, යනුව තත්ත්ව තදුහාය පරිවිත උපාර්ශ්ව ණඟ රාජෝ නා තත්ත්ව සංයෝගනා.' - (සං. නි. 4-322 බුජපි) 'මතක ධිමුනාරමණයනට සංයෝගනයක් නොවේ. ධිමුනාරමණ මතකට සංයෝගනයක් නොවේ. එහිලා ඒ දෙක නිසා යම් එන්ද රාගයක් උපදේශ ද, එය එහි සංයෝගනයයි.' සංදායුපනයෙහි මිගරාල සුනුයෙන් උපදා දැක්වූ නොවන් ද බලන්න.

යෙදෙන්න:

6. විජ්‍යාචන ලිජ්‍යාචනම්භා සවිස්සනි' - බාහිර පු. උදාහ පාලි: දැනගත් දෙශයෙහි දැනගත් බව පමණක්ම වන්නේ ය.<sup>9</sup>
7. Talks by Krishnamurthy in Europe - 1965 (Authentic Report) p. 95
8. 'සති' - මෙය පාමානායෙන් 'පිහිය' යනුවත් පරිවර්තනය සෙවරනය ඇදුනු පදයක් මෙන් ඒ පමිණ යෙදෙන 'සමාජජ්‍ය' ('මතා තුවන්') යන්හෙත් අර්ථවියා ද එට අයක් වේ.

'සතින්දිය' හඳුන්වා දී ඇත්තේ මෙයේය. 'කනමුව සිංහලට සතින්දිය? ඉද සිංහලට අරියසාචකො සතිමා හොති පරමෙන සතින්නෙපකෙකන සමඟාගතො විරකතම්, විරහායිතම් සරිනා අනුසාරිතා' - (ස. නි. 5-1-354 බු.ත.ත්.) : 'මහෙන්ති, සතින්දිය කවරේද? මෙහි ආරිය ග්‍රාවකයා සිහි ඇතියේ, උතුම් බලවික් සිහියෙන් පුතුවූයේ, ඉතා පෙර කරන ලද්ද කියත ලද්ද පවා සිහිකරනුයේ, පුතා පුතා සිහිකරනුයේ වෙයි'. 'එලැංශි සිහිය' හා 'මතකය' අතර අවශ්‍යයෙන්ම පවත්තා පම්බන්ධකාව තේරුම් ගත තැක්කාති. එකක තියුණුවේ නිතුතිත්ම අනෙකාති පැහැදිලිවේට මහජාදන හෙයිනි. සංකීර්ණ වූ මහෝමය ස්‍රීයාවලිය තුළ ස්මරණයට සිම් තැන තොතකා හැරීමෙන් ඇතුම්විට සිහිය විකාති වූ කත්ත්වයක් පවා උද්ගත විය හැකිය. එබැවින් ආරිය ග්‍රාවකයා එලැංශි සිහිය පුරුදු කිරීමෙහි තියුණුණු පමණින්, තමා කළ - කී - දැ, තොකළ - තොකී බවක් හෝ, අමතක වූ බවක් හෝ, තාකා විරෝධී ලෙස ප්‍රකාශ තො කරයි. එපමණක්ද තොට් තමා පෙර විසු කළපිලිවේල, කුද මහත් විස්තර සහිතව මතකයට තහා ගැනීමට පවා ආරිය ග්‍රාවකයාට ඉඩ තිබේ. (.....සාකාරං සාර්දුදසං පුබෙන්වාසං අනුසාරති - සාමනදායාල සු.ද.ත්.). එලැංශි සිහිය පුරුදු කිරීම පිළිබඳ මූල්‍ය අප්‍රමාද ප්‍රතිපදාවෙහි ඉලක්කය නම් මැදුම් සහියේ විතකෘතයාස්ථාන පුතුයේ අවසාන වාක්‍ය සිපයෙන් ප්‍රකාශ කුරෙන, විතර්ක පර්යාය පරියන්හි වසි හාවයයි. "අය.. වූවති සිංහලට සිංහු වසි විතකෘතයාස්ථානලේසු, ය.. විතකෘත.. ආකම්පිස්සාති, ත.. විතකෘත.. විතකෘතයාති.. ය.. විතකෘත.. නාකඩ්පිස්සාති, ත.. ත.. විතකෘත.. විතකෘතයාති අවශ්‍යවී තණු.. වාවනායි සංයෝගතා.., සම්මා මානාගිස්මයා අනාමකායි දුක්ඛසායා' ති" "මහෙන්ති, මේ මහජ තොමේ විතර්ක සැරීසරන මාර්ගයන්හි පුරුදු කරන ලද වසි හාවය ඇත්තේ යයි ද, යම් විතර්කයක් කැමැති වන්නේ නම් ඒ විතර්කය විතර්ක කරන්නේ යයිද යම් විතර්කයක් තොකුමැති වන්නේ නම් ඒ විතර්කය විතර්ක තොකරන්නේ යයිද කෘත්තාව සින්දේ යයිද, සංයෝගත ගලවා දැමුවේ යයි ද, මැහැවින්

මානය සොරුම් ගැඹීමෙන් දුක් කෙළවර කළේ යයි ද සියහු ලැබේ." (ම.නි. 1. 306)

'එලුණි පිහිය' හා 'මකකය' පිළිබඳ මේ ගැටමුදු ප්‍රශ්නයට බුද්‍රන් වහන්සේ ඉදිරිපත් කළ විසඳුමෙහි වඩාත් ඉස්මතු වී පෙනෙන උජ්ජ්වලය වනුයේ පිරාගී ආකෘත්පයෙක අවශ්‍යතාව අවධාරණය කිරීමයි. ඇලුම් ප්‍රචාරක ඇඟි සංඛ්‍ය දුරටිම මෙහිලා සම්පූර්ණ කළයුතු අත්‍යවශ්‍ය අංශයයි. එම තුළු දෙන අන්දමින් හික්ෂුන් වහන්සේලාට අනුශාසනය කළ බුද්‍රන් වහන්සේ, බොහෝ විට එවැනි අනුශාසනයාවක් කුළුගන්වා වදාලේ මෙසේ ය: "මහතෙනි සංස්කාරයෝ මෙසේයින් අනිත්‍යය හ. මහතෙනි, සංස්කාරයෝ මෙසේයින් අස්ථිරය හ. මහතෙනි, සංස්කාරයෝ මෙසේයින් ආස්ථාද රහිතයන. කෙකෙක් ද යන් මහතෙනි, පියලු සංස්කාරයන්හි කළකිරීමට මේ ම පමණි."<sup>9</sup> පුහුදුන් මිනිසාට දැකුම්කළ පරිසර හා නොතැසෙන බිම් සලකුණු මවා පාන කදා, හෙල්, ගංගා තුළින් පවා බුද්‍රන් වහන්සේගේ අනිත්‍යතා තේමාව දීව යෙයි. වියට සාධාරණ ට්‍රි අනිත්‍යානුපසසනාව පදනම් කරගත් ඒකාන්ත නිර්වේදය මේ කරම් අවධාරණය කරන අන්කිසිදු දර්ශනයක් ඉහත කි ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වන දැකිනවාද අකර නොමැති. හිජ්‍යාමුර්ජි පවා කුදාවැටි, ගස්කොලන්, ගංගා, හිරු බැස යාමේ දර්ශන ආදියෙහි මනස්කාන්තබව පමණට වඩා අයයනු පෙනේ.<sup>10</sup>

බෙඳා භාවනා ක්‍රමයෙහි දක්නට ලැබෙන කවන් වියේ ලක්ෂණයක් නම් ඉන්දිය සංවර කෙළවුයෙහි 'සනියට' හෝ 'එලුණි පිහියට' හෝ පිළිගනුන පිළිගනීමෙන්ම, ලොවින් එනෙරවීමේ කාර්යය පක්ෂින්දියට ම පවරා දීමයි. මේ හිසා බෙඳා දර්ශනය 'මකකය මකා' එලුණි පිහිය පමණක් ඉතිරි කරගැනීමට තැන් කිරීමේ

9. ද.නි. මහාපුද්‍යයන පු:අ.නි. සහසුර්පුගෙමන පු.

(සෙනක නිපාන).

10. හිජ්‍යාමුර්ජි. යට සඳහන් කෙහිය, 39 වන පිටුව.

විපරීක්‍රාතාවට පත් හො වේයි. සඳුරින් ගලා එහා කැස්ඩා සැඟි දිය දහර තාවකාලීකා ව වැළැක්වීමෙහි උප සංඝාරවක් වන කුමුද පිශෙකි පරම විමුක්තිය ත්‍රිලක්ෂණයෙන් මූච්ඡන් කළ ප්‍රෘතිභාෂිතියයට ම අයක් කාර්යයෙකි. කැස්ඩා සැඟි දිය දහර මුළුමතින් ම වසාලනා 'වේල්ල' ප්‍රෘතිභාව සි.

"යානි සොතානි ලොකයි,  
සති තොයේ තිවාරණු  
යොතානා සංවර්ධුම්  
පක්දකදායෙනේ පිරියරේ"

පු.නි.ග. 1039

'අඩීනයෙනි, ලොව යම් සැඟි දිය දහරවල් වේද ඒ සැම වලුකා ලන්නේ සතිය සි. එය සැඟි දිය දහරවල සංවර්ධා යයි කියමි. ප්‍රජාවෙන් එවා වසාලනු ලැබේ.'

2. 'නාපාට්ටිකාඩ් අනාගතා' : අනිකාය පිළිබඳ ව මෙන් ම, අනාගතාය පිළිබඳව දේ 'නාන්දිය' හා 'ජ්‍යෙදරාගය' සේකු කොටගෙනු ම සැකමුස්ස පැනුම් හා උකවලීකාම් ඇති වේ. යමස් නම් සැඟා කරගැනීමට ඇති බලාපොරොක්ෂාවම මෙහි දී 'නාන්දි' නම් වූ සැකුවට කරුණු වේ. ඒ සැකුවුම්, අනාගතාය පිළිබඳ සැකමුස්ස පැනුමකි. (2 කොටස බලන්න)

රහකන් වහන්සේගේ එදිනෙදා තිවිතයේ දී මිකුවට ගන යුතු හියා මායි පිළිබඳව රුවිය හා කැමුණ්ක සරලව ප්‍රකාශ කිරීමට මෙයින් කහකාමක් තැක. එවැනි ප්‍රකාශ කිරීම් හා අනියකා අනාගතායක් ගැන පෘථිග්‍රන්තයා තුළ ඇති දැකි ආයාවලින් බැඳුණු සැකමුස්ස පැනුම් හා අනුර පවත්නා වෙනස පුදෙක් ආකල්පය අනුව ම තීරණය කළ යුත්තකි. 'නාදී' (එසේ වූ - 'එහෙවු') යන උපජනදයෙන් හැඳවෙන පරිදි, රහකන් වහන්සේ 'කඩකාව' පිනිවිද දැකිමෙන් ලක් උපරිම ප්‍රබන්ධාවකාවකින් හා

කත්පුරුෂ බවකින් යුත්තය හ. උකටලී බව හා ආගාමින්, ඒවායේ විජාක පක්ෂයට අයන් කාණ්ඩාල්ල හා බලාපොරොප්පූ කාවිචිමන් උන් වහන්සේහාට කැල ම තැබ්දේ ය.

අලංකාර යදිදී යාමු - නාලන්දා බූද්ධාම්බි  
උග්‍යෙනාට සෞ තාදී - රුද්ධාම පටිතිවහන්

පු.නි.ගා. 715 (නාලක පු.)

'ඉදින් (පිණ්ඩාහාරය) ලදීම් තම් එය මැහැලි. නො ලදීම් තම් එද යහපති. එදෙකින් ම සේ එසේ ම ය. (එම සෞයා) ගසක් වෙත හියු මෙන් ආපසු හැරී එයි.'

3. 'අයාංශිර අයාංශුපා' : පිමුක්ක පිනෙහි ස්ථීරසාරබව හා අකම්පා බව මේ දෙපදයෙන් පෙන්වුම් කැරෙහි.<sup>11</sup> මේ දෙපදය ම එකට ඇදු විට නිවනට පර්යාය පදයක් වේ.<sup>12</sup> එය වියෙළයෙන් ම මතොවිදාව හා ආවාර විද්‍යාව හදාරන්නාවන්හාට වැදගත් විය හැකි ය. පෙළෙහි එනා 'නිඛිඛාන' පර්යාය පද 33 ට (පා.නි. සාලායනනාවිගිරියේ අයාංඝිත පාඨුක්තය) මෙය ඇතුළුණ් හැකක් 'දුව්' (ස්ථාවරන්වය) යන පදයෙන් එය එහි නියෝජනාය කැරෙහි. කෙසේ දුව ද, එහි වියෙළයෙන්වය රුදා පවත්නේ ප්‍රධාන වශයෙන් ම මේ පද යුතුලයෙන් දුවනාය කැරෙනා අර්ථාන්කරයන් මත ය.

11. ටිකා. විභාග. විප්‍රාලිභා. - අ.නි. iv. 158 පු.තු.පි.

'ස්ථාවරයි පින මැහැලින් මිදී ඇතා.'

'සිඛිඛානය තාදිභා' - දි.නි ii 246 පු.තු.පි.

12. 'අයාංශිර අයාංශුපා' - යයා හැවි උපමා කිවි - පු.නි.ගා. 1154 පු.තු.පි.

යම්කට උපමාකළ හැක්කාක් මොක්කනා වන් නොමැත්කෙන්ද එළ නොසේලුවින - නොසේලුව ගෙවා.....'

'අයාංශිර අයාංශුපා' - විභාග. ආමෝදයාමය.' - ගෝ.ගා. 649 පු.තු.පි.

'නොසේලුවින නොසේලුව පිනක් ගැන මම සෘඟුව වෙමි.'

"අසාංහිරъ" (ප්‍ර. + සං ධාතුයෙන් නීතින් ක්‍රෘද්‍යෝගී) යන්න 'උිකො'<sup>13</sup> (ස්ථීර) 'ජේකො'<sup>14</sup> (දකුණ) යන නීතිකාර්ථවන් පදවිලින් හාහාවන ස්ථීරසාරබල පිළිබඳ අර්ථය උදෑපනය කිරීමට පෙළේහි බොහෝ විට යෙදී ඇති පදයෙකි. 'නො සෞල්විය ගැකිබව' 'ඉවත් නොකළ ගැකිබව', 'ස්වමකය කහවුරු කිරීමෙහි ගැකියාව'<sup>15</sup> මේ පදය හා සම්බන්ධ අර්ථව්‍යායා කිහිපයෙකි. එබැවින් සූත්‍රයේ ගෙළුවකොටස තුළ එන් 'පාංහිරනී' (කළුනාරක) යන්නෙන් හාහාවනයේ ආකාර්ෂණය කරගැනීමට, වසරයට ගැනීමට, ඇදගැනීමට, ඇති ප්‍රවිණනාවයි. ප්‍රස්තුත සූත්‍රයේ සන්දර්ජයට අනුව, විසි ආකාර සකකාය දිවයිය ප්‍රක්‍රියාවන්නා ධීමියන්ගේ වසරයට ඇදී එන් විටි විස්සක් වශයෙන් විවරණය වී ඇති බව පෙනේ. මෙයට ප්‍රතිචිරුද්ධ ව, 'අසාංහිරъ' යන පදය නීති පිළිබඳ ව යොදා ඇත්තේ එම උක්කරීකර වෙකොට්ඩූන්ස් ඇප්‍රෝ - බැලුම්පලින් සම්පූර්ණනේ ම නොරුවිවක් බව අවධාරණය කිරීමට විය යුතු ය.

'අසාංකුපා' යන්නෙන් ගම්පවන මූලික අර්ථය ද ස්ථාවරත්වය ම ය. 'කුපා' යනු 'සැලෙන පුළු', 'වැනෙන පුළු', 'කිපෙන පුළු', 'ඇටිස්සෙන පුළු', වැනි අර්ථ ගෙනදෙන බැවිනි. බොහෝ විට 'කුපානී' යන පදය ගැනීම් හා සම්බන්ධයක් නොමැති අරුකාකින්

#### 13. සයදන්න

විනාය බො පත රිකා නොමි අස-සිරෝ' - අ.කි.iv. 486 බු.ත්. 'විනාය පිළිබඳව ඔපුන් ස්ථාවරය හොසැල්විය ගැක්කයේ ය.'

බලන්න : ප්‍ර. නි. 1.346 බු.ත්. පෙරුව. 1255: ඉති. නික නිපාක (පුළුන්නිජා පු.)

#### 14. සයදන්න:

'විනාය බො පත ජේකො නොමි, අස-සිරෝ' - ට.ව. 402 බු.ත්. 'විනාය පිළිබඳ විනාය සෙකොම ද්‍රාවයෙකි: නො සෞල්විය ගැක්කයි'.

#### 15. සයදන්න:

'අස-සිරෝ' නා ප්‍රාන් ගහිනගෙන. විස්ස්ථාපානු' - මිනා. ii. 735 ගෝ. 'අස-සිරෝ': 'මහ සහ මෙයන් අකාරුවීමට නොහැකිය යනුයි.

අප්‍රාණික වස්තුන් සම්බන්ධයෙන් යෙදී ඇත. එවැනි කත්ති දී එය පුදෙක් 'වලනය', 'කම්පනය' වැනි අර්ථ ගෙන දේ.<sup>16</sup> එසේ ද පුවත්, මානාඩික කත්තිව ගැන විස්තර කුරෙන සත්දර්හයන්හි දී - විශේෂයෙන් ම 'සං' යන උපසර්ග පදය ගත් විට - එය බෙහෙවින් ම ල. වනුයේ 'නොරිස්සුම් කනිය' හෙවත් 'කෙස්පය' පිළිබඳ හැඳිම්වලට ය. මෙහි දී ද ඒ අර්ථාන්තරයන්ම ප්‍රකට වන බව පෙනේ. විෂා තැන්ක්වයෙන් වශයෙන් තිවිනෙහි ඇති ජේරසාර බවට හේතුව ආකර්ෂණයෙන් මෙන්ම අපකර්ෂණයන්ද නොරූපිමය.

ලෝහ, දේප, මෝහ යන අකුසල් මූල් කුනා අකුරින් පළමු දෙකෙන් පෙන්නුම් කුරෙන්නේ 'සංස්කාර' නම්පු තෙවක්කා බලවේයයන්ගේ ආකර්ෂණ - අපකර්ෂණ තාක්ෂණයයි. සංස්කාර පැන තැනිනුයේ ද මෝහය හෙවත් අවිදාව කුළුනි.<sup>17</sup> අවිදාව ප්‍රකට වන මූලික ස්වරුපය සක්කායදිවිධියයි. "මහෙනි, මෙහි අනුශ්‍රවණ් පාඨග්‍රිහා තෙමේ .....රුපය ආක්ම වශයෙන් දක්නේ ය. මහෙනි, යම් ඒ දැකීමක් (පමණුපසනා) වේ ද, එය සංස්කාරයකි". (සං.නි. iii 164 බු.ජ.ත්‍රි.). සාමාන්‍ය ඉතුදුයෘහානය තුළ එය ලැබෙනුයේ 'මෙනෙහි කිරීම' ('මහාඩිකාර') වශයෙනි. 'ඡනදය' හෙවත් 'මිනුකම' මෙනෙහි කිරීමට කුළුදෙයි. ඉතුදුයෘහායට විෂයකෙළතුය වන විටිඛ අරමුණුවලින් පිරි ලෝකය, 'ඡනදයන්' මූදාහල 'මහාඩිකාර' ආලෝක බාරාවේහි ප්‍රකිල්ලයක් වශයෙන් තිහිටුවයි. "ඇවැනිනි, පියලු ධ්‍රීයෙර ඡනදය මූල්කොට ඇත්තාය. පියලු ධ්‍රීයෙර මෙනෙහි කිරීම තීසා හටගන්නාය. පියලු ධ්‍රීයෙර ස්පර්ශය තීසා පැන තැනින්නාය." (අං. නි. vi 190, බු.ජ.ත්‍රි.) ඡනදය යම් පමණකට දැකීවේ ද මහාඩිකාරය ද එපමණවම දැකීවේ. මේ දෙකින්ම යම් කිසි

16. ම.නි. තො හඳුවලදාපම පු. අ.නි. iii 162 බු.ජ.ත්‍රි. පාරා, 106 බු.ජ.ත්‍රි.

17. අවිදාව පවතිනා සංඛාර - අවිදාව ප්‍රකාශ සොවගෙන සංස්කාර ඇතිවේ. සං.නි. තීදාන සං.

ප්‍රමාණයක උද්ධේශයක් ඉන්දිය දානාමය අවස්ථාව කුළට කාවිද්දනු ලැබේ. අවධානයට සාපේෂනුක වශයෙන් බාධ්‍යව පිටින 'පිශේෂයන්' කරයේ ම නො කළා හැරීමට මේ උද්ධේශය උපකාර වෙයි. ඉන්දිය දානායට ආවේණික වූ මේ උද්ධේශය - බල වේගය- නොයන්සුන්ත්බව - පිවිනාය - කරුණකාට ගෙන ඉන්දියදානාය සමස්කයක් වශයෙන් කෘතිම, යක්සිකළ, 'සංඛක' දෙයක ස්වරුපය ගති.<sup>18</sup> ඉන්දිය දානායේ ඉතා ම ප්‍රාථමික අවස්ථාවේහි පවා අවධාව සහ කණ්ඩාව ගැඹුවී ඇත."..... ඒ පංස්කාරය වනාහි කුමක් තිදානය සොට ගත්තාන් ද? කුමකින් පැන තැහුනක් ද? කුමකින් උපන්නාක් ද? කුමකින් හටගත්කක් ද? අවධාය ස්පර්ශයෙන් උපන් වේදයිකයෙන් ස්පර්ශ කරනු ලැබූ අනුකට්තින් පෑම්පෑෂනායට කෘෂිකාව උපන්නේ වෙයි. එකී පංස්කාරය ද අනිත්‍ය, යංඛකය. පරීවිච සමුප්පන්නාය. ඒ කණ්ඩාව ද... ඒ වේදනාව ද... ඒ ස්පර්ශයද... ඒ අවධාවද

18. ඉන්දිය දානා පිළිබඳ මේ ධ්‍රීජාව, අවධාවෙන් හටගත්තා පියුහුම සංස්කරණවලද පොදුය. විද්‍යාජා ද්‍රව්‍යය පිවිනයක් යටතේ පටිනින ගැඹුවී ප්‍රජාත්වයක් වශයෙන් 'දැකිවෙදී' හෝ 'හැකිවෙදී' 'සංඛාර' හා ප්‍රයෝගාර්ථිවන් පදයෙහි ඇතුම් අර්ථව්‍යාවන් එම දක්වයි. එසේ වූවන් මුළුව එකටු ම පෙනුවෙන් ප්‍රකාශන නොවන කරුණ හාම් 'ජන්දය' හා 'ඡන්ඩාරය' විසින් මෙහෙයනු ලබන මුළුවෙද දැකිම හා ඇති මේ ගැඹුව - පිවින දෙකටම මුළුක ගැඹුව වන බවයි. ඉන්දිය දානායේ කටර මට්ටමකදී ටුව, විද්‍යාජා ගුව සැහැන රැඳී පිට පිය පර්යෝග කුළින් මෙයන් ගොඩනගන්නාට සැක් කරනුයෙද එනෑනුම මුළුව තීර්ණයෙන් භාර්තා වන 'දේය' පැනහානි 'ස්පර්ශ ස්ථානයන්' (එස්ංං) බවට පන්වෙයි. ඒ අතර, මුළුවේ ජන්දය හා ඡන්ඩාරය, තීර්ණයෙන් භාර්තා වන 'දේය' සැලසුම් කර, එකඟේ කර, මුළුකර දෙයි. වූවකා ප්‍රදානුලාභ මෙයන්හි මුළුව්‍යනාක් මෙන්, ජන්දයේ තීර්ණයෙන් ප්‍රකාශනයන් මෙයනාර ආලුත්ක බාරාව 'තීවාදුම්මෙන් ම' ඇත්තාව්‍ය පිළිබඳ යනුවන් ප්‍රකාශන කරන සැකිවනු ඇත.

'දේය' අන්තරා හාම - භාජ යටව. ප්‍රදානුකා.

පටිවිච තාන්තා පාන්තානා - ප්‍රයානා තහේ තිශ්වතා.

දානා: පාවලුගාමීය වශය

අන්තරා' හාම් වූ තීවින දැකිම යුතුකරය. යනුය පෙනුවෙන් දැකිය සැක්කන් නොවන බැවිනි. යනුවන් විකිවිද දුටු දක්නා දක්නා හැනුන්නුව, තීවින හැනා' (හන දානාය වෙයි.)

අතිකාය, පටිවිව සමුප්පන්තය.' (ස. නි. iii 164 ක්‍ර.නි.)  
මෙහෙහි කිරීම් මානුයෙන් ම ඉන්දිය දානායට කෘතිම ස්වරුපයක්  
ගැනීම් විකෘත වේ. එයින් ම යටා තැක්කවිය මූලික කැරුණි.

ඉන්දිය දානාය කුල දී "ලෝහය" හා "ද්වේෂය" යන ආකළුප  
දෙපෙකන් ප්‍රකට වන්නේ සංස්කාරයන් ම බැඹින්, සංස්කාරයන්ට  
තිර කේතුය වන මෝහය ඒ දෙපාකාර ආකළුපයන් විභිදුවනා  
කොරුණයක් බඳු වෙයි. යට ස්ථානාර්ථක - අපකාර්ථක  
ආලම්බනාය සම්පිශ්චාමණය කිරීමට නම්, මෝහයන්, එයින්ම  
පැනහැරින සංස්කාරයනුත් ඉවත් කළයුතු වෙයි. අප හමුවෙම්  
ඇති 'අසාහිර' - 'අසාකුපා' යන දෙපදයෙන් මේ කුත්වැන්නා  
(මෝහය) ගැන කිහිවක් ඉදුරා තොසියුවෙනා තාමූද අප ඉහතින්  
දැක්වූ පරිදි එය ද මේ දෙපදය කුළුන්ම ගම්‍ය වේ. එබැජින්  
උපපදයක් වශයෙන් ගත් කළ, මේ යෙදුමෙන් හාන්වතු ලබන්නේ  
බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා සම්විධිනා  
ආශවර්යාද්ඛක සමාධියක් වන 'ආනානාරික'<sup>19</sup> තමින් හැඳින්වෙනා  
අර්හක්ලි සමාධියයි. මේ සමාධියෙහි විශේෂ ලක්ෂණ කිහිපයක්  
පහත දැක්වෙන පූඟ කොටස්වලින් ප්‍රකට වේ.

#### 19 'ස. බුද්ධසෙවෙයා පරිවෙශකයි පූඟ.'

සමාධිමානානාරිකාසජ්ඡම්පූඟ

සමාධිනා ගෙන සම්මා හ ටිජිනි.....' සු.නි.ගා. 228 (රුහන පූ.)

බුද්ධපූඟියන් වහන්සේ යම් පිරිපිද සම්බිජයන් අතිකෘතින් විජිනා කළ පේන්ද, යම්  
සමාධියන් 'ආනානාරික' තමින් භාජනවිජ්ජා, ඒ ප්‍රමාද හා සම්බා යැති අනෙකයක්  
නැත..... මේ අද්විතීය සමාධිය පිළිබඳව වෙළඳ ආනානාරික' යන පදයෙන් ගෙවන  
අදහස, ආනාන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන පහත සඳහන් පූඟ සොට්ස තුළින්  
මෙය කරගත යැතිවේ.

අඩුනැනි, යම් ආකාරයනින් දැක්වා ඇති අතරන් නැතිව ම ආගුවයන්ගේ නායාරීම වේ  
ද (අනානාරා ආයවානා. බිජා සොකි), මේ, දැක්වා අඩුනැන් අගුවූ දැක්වාය. යම්  
ආකාරයනින් ආනා ටිට අතරන් නැතිව ආගුවයන්ගේ නායාරීම වේද, මේය දැක්වා  
අඩුනැන් අගුවූ ඇයිටය. යම් ආකාරයනින් පුම්බැං ටිට අතරන් නැතිව ආගුවයන්ගේ  
නායාරීම වේද, මේය නැත අඩුනැන් අගුවූ ගැඹය. යම් ආකාරයනා සංඛ්‍යාවක් ඇතිවිට  
අතරන් නැතිව ආගුවයන්ගේ නායාරීම වේද මේය පාලා අඩුනැන් අගුවූ වූ පාලාවය.  
යම් ආකාරයනා පැවැත්තාක් ඇතිවෙකා අතරන් නැතිව ම ආගුවයන්ගේ නායාරීම වේ  
ද, මේය පට්ටාගැනී ය."

(ආ) 'මහගෙනි. යම් යම් අපුරෝකින් පිරික්සා බලන්නාදුනේ විස්ත්‍යාණය බැහැරව වික්මිප්‍රක විසිර නො යේ ද, ඇතුළත පිළිවා සිටීමක් ද නො වේ ද, අල්වා නොගැනීම තිසා කැඩිගැනීමක් නො වේද මහඟකු විසින් පිරික්සා බැලිය යුත්තේ ඒ ඒ අපුරිනි. මහගෙනි විස්ත්‍යාණය බැහැරව වික්මිප්‍රක විසිර නොහිය කළේහ ඇතුළත නොහිහිටි කළේහ, අල්වා නොගැනීම තිසා කැඩිගැනීමක් නැති කළේහ, තැවැනු ජාති-ඡරා-මරණ දුක් හටගැනීමක් නො වේ."

-ඩී.එච්. (උදෙසවිග්‍රහ දු.)

(ආ) 'නැගැකිය, යම් සමාධියක් 'වෙකට' යොමු නොවූයේ ද, ඉවකට ද යොමු නොවූයේ ද, සංඛ්‍යාරයන් විසින් දැක්වෙය හෙළා රඳවාගත් ව්‍යක්‍යාත් නො වේ ද, එමුක්ක ස්ථිරාවය තිසා ස්ථාවර වූයේ ද, ස්ථාවර බව තිසා සන්නේශායන් යුත්ත වූයේ ද, සතුව තිසා කැඩිගැනීමක් ඇතිනොවේද, නැගැකිය මේ සමාධිය, අනුදා නාම් වූ අර්හක් දානාය එලය නොව ඇතැයි යායාවිනුන් වහන්යේ විසින් විසින් වදාරන ලදී.

අ.නි. 9-5-496 (ආහාර දු.)

මේ තේද දෙක ඇපුරින් 'අඩංගිර' 'අසංක්‍යාපන' යන දෙපදයෙහි අර්ථ සීමාවන් ගැන අදහසක් ඇති කාරණා ගැකිවේ. විස්ත්‍යාණය පිළිබඳව ඇතුළත නො පිහිටි බවක් '(අජන්ධනය අසංක්‍යාපන)' - (ආ) තේදය) සඳහන්වීම, හද්දෙකරකික සුතුයෙහි විසි ආකාර පක්කාය දිවිධිය අනුව 'සංඛිරනී' යන්න විග්‍රහ කරන ලද ආකාරය පිහිගන්වන යුතුය. එමෙන් ම, 'වෙකට යොමු නො වූ' (න ව අහිනෙකා - 'ආ' තේදය) යන්නෙන් හැගෙනුයේ ද 'ඇතුළට - ඇරුණු' (Introvert) ආකළේපයකින් නොර බව ය. එය ද ප්‍රස්ථාන පදයෙහි අර්ථාත්තරයනාට සඳහාකාම් දක්වන්නකි. එසේ ම, විස්ත්‍යාණය බැහැරව වික්මිප්‍රක විසිර නො යේ ද (බහිදාව 'ස්ථ එන්ද්‍රාණ' අවස්ථාවන් අවස්ථා - 'ආ' තේදය) යන යොදුමක්,

'ඉවතට යොමු නො වූ' (නවා'පනෙනා 'ආ' තේදය) යන්නාක් 'පිටතට - හැරුණු' (extrovert) ආකල්පයකින් නොරබව වියෙළු අවධාරණයකින් හානිවන අකර 'අසාකුපා.' යන පදයට සමාන අරුතක් ද දන්වයි.

'කුන්වින්නක්' වියෙන් අප ඉහත සඳහන් කළ ආකල්පය එහි නොමැති බව මේ තේද දෙක ප්‍රකාශ කරන්නේ 'අල්වා නොගැනීම නිසා නැති ගැනීමක් නො වේ ද' ('අනුපාදාය භ පරිත්‍යෝගය' - 'ආ' තේදය) සහ සංස්කාරයන් විසින් දැඩි ලෙස පෙලා රඳවා ගක් ව්‍යුතයක් ද නොවේ ද, (න සංඛාරනීගෙයා වාරිතවනො' - 'ආ' තේදය) යන වචනවලිනි. වඩාක් පැහැදිලි ප්‍රකාශය ඉදිරිපත් කැරෙන්නේ පසුව දැක්වූ පාඨයෙනි. එහින් තැනෙන ප්‍රතිශේදයෙන් බැහැර වන්නේ, රාග-දෝෂ, අනුහය-පරිස, සංඛාරනී-වික්‍රීතන යන අන්ත දෙක සමහන් කිරීමේහි ලාක්වර අන්දමේ ලෞකික සමාධියකින් නමුදු උරනු ලබන අඩාල කැතු, 'පංස්කාර' නම් වූ වෙළනයික බලවේගයන් හා අවශ්‍යයෙන් ම බැඳී ඇති බවය. මේ සංස්කාර මිහින් සමාධිය කෙකරුම් දැඩි ලෙස පාලනය කරනු ලබන්නේ ද කිවහොත්. කොපමණ සිදුම් සමාධියක් ලෙස පෙනෙන තැනෙක වූව ඇති නියම කන්ත්වය බලයෙන් රඳවා ගත් දැඩි ක්‍රිංකයක් හෝ එච්ජිනයක් හෝ පමණක් බව කිවදුනු සේය. එබැවින් සංඛාර ස්වභාවයකින් යුත් අනෙකුන් දේ මෙන් ම ලෞකික සමාධියක්, එහි උපරිම මට්ටමේ දී පවා ලබා දෙන්නේ පුදෙක් කම්පනායක් මත ගොඩනැගුණු යාන්ත්‍රියක් පමණි. (කුපා පරිවා සනති' - පු.නි.ගා. 788) එනමුත් රහතන් වහන්සේගේ ආස්ථාර්යාද්‍යුත සමාධිය වූ කළී සියලු සංස්කාරයන්ගේ සංස්කිරීම නිසා ම ('සබ සංඛාරසම්පෑ') ඉහන ක්වී 'කුන්වින්නෙන්' ද සපුරා මිදුණු කන්ත්වයෙකි. එහෙයින් ම එය අකම්පා වින්ත විමුක්තියක් ('අකුපා වෙනා විමුනති') ලෙස හඳුන්වනු ලැබේ. සංස්කාරයන්ගේ සංස්කිරීම හා සමහ ම, මහයිකාරය ඇද-බැද-රඳවාගන්නාගුණ සියලු උපදේශ ද අකහරනු ලැබෙන් ('සංඛාරය පරිඵ්‍යාපනය'). එකඟු වූවන් මේ අපුර්ව සමාධිය, ඩුද නිදිබර අලුසබවක් බවට පත් නොවන්නේ, එය සංස්කාර

නිරෝධය නම් සු නිර්වාණයය ගාන්තිය මහාජිකාරයට ලක්ශර ගන්නා බැවිනි.<sup>20</sup> එකදු සමාධීයෙකා ප්‍රච්ඡනවය ගැන අනාද තෙරුන් වහන්සේ නාගන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ දී වදාලු පහත සඳහන් විවරණය මෙහිදී සාධක වශයෙන් දැක්විය ගැනී ය.

"මෙහි උ ආනන්දය, හික්ෂුවක් මෙයේ මෙනෙහි කරයි. මෙය ගාන්තිය, මෙය ප්‍රශ්න ය, (එනම්) සියලු සංස්කාරයන්ගේ සහායීම සියලු උපයින් අතහැර දැමීම, තූශ්ඨාව සංය සිරිම, නොඅුල්ම, නැවැනුම, නිලිම, (යනුවෙනි). මෙයේ ය, ආනන්ද, හික්ෂුවකට එකදු සමාධී ප්‍රක්ලාභයක් විය ගැන්නේ. තෙමදු ද යන්, (හෙකෙම එහිදී) ඇය මෙනෙහි නොකරන්නේය, රුපය මෙනෙහි නොකරන්නේ ය. ක්‍රානු මෙනෙහි නොකරන්නේ ය, ගබ්දය මෙනෙහි නොකරන්නේ ය. නැහැය මෙනෙහි නොකරන්නේ ය, ගද-සුවද මෙනෙහි නොකරන්නේ ය, දිව මෙනෙහි නොකරන්නේ ය, රහය

20 සියලු සංස්කාරයන්ගේ භ-පිදීම නියා රහනය ව්‍යෙක්සාවට තිබා පරාම ගාන්ති භන්තිවය ලෙස (පරමා සත්‍ය) රුවෙයි. 'රහදා ට නිවාසාව - අභාසය තුළයම්මති' - ඉති. (පිහිතිපාඨ): ව්‍යාපය නොකළා භැඳෙක විළුව් මෙන් තූශ්ඨා පැලුවූ මිනින් මුදල යොම්බයි.

#### පෙනුන්න

ජාවන් දුටුර - 'දෙශය එහි නියම ගැවැනුරුවෙන් - එහි යථා උච්චාපය සම්පූර්ණව, නිරිදාව විද්‍යාපාලින් විදාමාන විත්තෙන් බුද්ධීය ඩේශනාවේ බැඳුම්හා මිදී, නිවිහාව්, අරුණුණ තීකාරා විභිද ගත විටය. ඩේශනාවේ වෙශයීමෙන් නොර මූ තම්මු එය උදෙශාච්චිමක් තීකාර්යවායින් ප්‍රක්ෂාය. ඇත්ත වශයෙන් ට මෙය මුරියෙහි ස්වභාවයටත්, නියාමයටත් පටහැනි මුවිනි. මෙයේ බෙඟ කළ වේ පෙනුන්වය කරමුන් දුරට අඩවාහාවියා. එසෙයින් ට එය අතිශායින් දුර්ලභ පිරියක් ද වේ. එකෙකුද මුවිනි, නියම උස්සාවට බුද්ධී ප්‍රහාවයක් පිළිබඳ බ්‍රූකාව ද, මෙයේ දුර්ලභයට මින් ට රඳා පටිශින්නායි. වේ පෙනුන්වය උස්ස මේවාමින් පැහැදා කාලයෙන් මෙම උස්සාවට බුද්ධී ප්‍රහාවය ඇඟ පමණි. අනායන් තුළ එය ද්‍රාශ්නවට ලැබෙන්නේ යන්නාල් හා අතිශායි වශයෙනි.

The World as Will and Representation, ii, 381 - 2.

(එලුණු; Schopenhauer and Buddhism Wh. 144-146, p. 66 - Bhikkhu Nanajivako).

මෙනොහි තොකරන්තේය, කය මෙනොහි තොකරන්තේ ය, පහස මෙනොහි තොකරන්තේය, පොලොව මෙනොහි තො කරන්තේය, ජලය මෙනොහි තොකරන්නාංය, හින්න මෙනොහි තොකරන්තේය, පුළුය මෙනොහි තොකරන්තේය, ආකාශයන්වායනාය මෙනොහි තොකරන්තේ ය, විශ්වදාණුක්‍රීයකනාය මෙනොහි තොකරන්තේ ය, ආක්‍රි කුඩා ඇතාය නාය මෙනොහි තොකරන්තේ ය, තොවසික්‍රියානායක්‍රියකනාය මෙනොහි තො කරන්තේය, මෙලොව මෙනොහි තොකරන්තේය, පරලොව මෙනොහි තොකරන්තේ ය, දුටු, ඇසු, දැඩුණු, දැනාගත්, පිකින් පැමිණි, සෙවු විමසා බැඳු යම්ක් වේ ද, එය ද මෙනොහි තොකරන්තේ ය, එහෙත් මෙනොහි ද කරන්තේ ය" (අ.නි. 9-6-606) මහඹිකාර පු.)

අහිසාඛ ටිස්ස්දාණයට ආවේලිකි වූ ආකර්ෂණ-අපකර්ෂණ ආලම්බනායන් පියල්ලක් ම සමකිතුම්ණය කරමින් විමුක්ක පුද්ගලයා මෙයේ 'අය-හිර-අය-ඡුජා' උච්චාවයන් යුතු උක්තිකර මානයික සම්බුද්ධික බවකට පත්ව සිතුවිල්වලින් තොර වූ දැහැනක් වඩයි.

'පයයදිකායා යුත්මුනගත්තේනා  
අය-බරාතො සහිමා අනොකා  
අක්‍රිය ධම්ම- අවිනාසකයායි  
න කුපපත් න සරත් න එනා  
එව- ඩිනාලි බහුලාඛ හිකුව  
පගේදායත්තේනෙනා අතලිඛ ජයා。  
එව- සඩායි- බහුල- කාමයක්දා  
පරිබාහිරා තොස් අලංකායා න-'  
සං.නි. i. 230 මාරදිතු පු. (මු.අ.නි.)

- සහ්යුත් කායුන්නේ - පුරිමුන් පිහැළුන්  
 සැකැසුම් තැවැන්නේ<sup>21</sup> - සකිමත් තැනැක්නේ  
 නිවහන් නොගත්නේ<sup>22</sup> - නිවහය දැනැත්නේ  
 පිතුමෙන් විදුත්නේ<sup>23</sup> - දැහැනක් ය ඇත්නේ  
 කිපුමත් නොමැත්නේ - සැමැරුම් ද තැත්නේ  
 අනාලස් පැවැත්මෙන් - මැලිකම් භැරෙන්නේ  
 බෙහෙවින් මෙවන් - විහරණයෙන් ම දුත්නේ  
 පස්මහා සැචිචුරු කරණයෙන් නො තැවිනී  
 සවැන්නක් එකෙරුවී<sup>24</sup> දැනැන් වන් මහා හට  
 සන් නොදී කාමයෝ - ලං. නොවී බැහැරි වෙන්.

21 'අප-බරානො' - මෙයින් ස-ස්කාරයන්ගේ සන්සිඳුම් අදහස් කැඳවී.

22 'අනොනො' සයදන්න : ගහනපතිය, රුප ටාතුව වින්ද්‍යා-ණයට නිවහකි (මනො) ඩේදනා ටාතුව ..... සංඛ්‍යා ටාතුව ... ස-ඩාර ටාතුව වින්ද්‍යා-ණයට නිවහකි,.....

ස-නි. ii - 16 (හාලිදිකානි පු.) බු.ජ.ත්.

23 'අවිනකාසඩායි' : අවුවාවට අතුව (ස.ප. i. 147) මෙය වූර්ධවානය අගවන පදයකි. එහෙක් මේ පදය රහනාන් වහන්යෙන් අදේශීය වූ සමාධිය පිළිබඳව යෙදෙන විට වහන් ගුරුරු අරුකය් දක්වයි. එයින් ගැහෙන්නේ ප්‍රදෙස් විකර්ණ නොමැති බව ම නොවේ. (එය නම් ප්‍රථම ද්‍රානය කුර අනෙක් සියලුම බ්‍රාහ්‍යනට පොදු වූ ලක්ෂණයකි). විභාග - විභාගීදායකාව සහිත මූල්‍ය මහන් ස-ඩාර ස-කාලුපමය ගොවනුහිලුලුහි පදනම් සම්පූර්ණයෙන් ම බිඳ හෙළන ලද බව එයින් ගැනීයි.

සයදන්න :

'අවිනකාස - සමාජී - උදාන (පුෂ්ප පු.), 'අවිනකාස- සමාජනො' - ගේර. ශා 650, 'අවිනකාසාලාඩිනි' - ගේර ශා. 75 (විමලා) 'සඩායකි අනුජාධානො' - ගේර ශා. (හඳුන).

24. ඉන්දු දෙශරටු සයදන් ගලා එන සෙලුස් සැචි වූරු

සැංචි ගාච්චරු හමුවෙහි  
ජර - මරු දෙදෙනා වසයෙහි  
විල මැද සිටිනා සකසට  
කියනෙම්, කප්ප, දිවයින

රෙගගත්ත සිසින් තැනී  
අදෙනෑන පියින් තැනී  
බව මැ' - දිවයින සි එ මැ  
අනෙකකට නොවන සම

'නිවන, යැයි එය මැ මම  
හළුන්වාම් - එය සි නාම  
ජර ද එහි දිරුණු වැනි  
මරු ද එහි මැරුණු වැනි.

නෙසෙමාණව පුවරු පූ.නි.ගා. 1098-1099

## ආලිත ගුන්පි

පාරා.	-	පාරාජීකා පාලි
ව්‍ය.ව.	-	ව්‍යේලවෝග පාලි
දි.නි.	-	දිස නිකාය
ම.නි.	-	මණ්ඩිම නිකාය
යා.නි.	-	යායුත්තක නිකාය
අ.නි.	-	අධිගුත්තර නිකාය
බ.ප.	-	බම්මපද
ලදාන	-	ලදාන පාලි
ඉති.	-	ඉතිවුත්තක පාලි
සු.නි.	-	සුත්ත නිපාක
ලේර ගා.	-	ලේර ගාරි
ලේර් ගා.	-	ලේර් ගාරි
මහා නි.	-	මහා නිද්දෙස
හොත්ති.	-	හොත්තිජ්පකරණ
ප.සු.	-	පපස්ටිසුද්ධී
යා.ප.	-	යාරත්ප්පකාඩිනී
මහො.	-	මහොරජසුරණී
හොත්ති.අ.	-	හොත්තිජ්පකරණ අවධිකාලා
ව්‍ය.නි.	-	ව්‍යේල ජයන්ති ත්‍රිමිටක ගුන්පමාලා
හේ.ම්.	-	සයිමන් හේවාලිකාරණ මුද්‍රණය

## බම ගුන්ත මූල්‍ය හාරය මගින් පළුතරන ලද ගුණ්

ගුණ්ත නාමය		පිටත සැක්කව
01.	නිවෙශ් නීවීම	පලමු වේෂම
02.	නිවෙශ් නීවීම	දෙවන වේෂම
03.	නිවෙශ් නීවීම	තෙවන වේෂම
04.	නිවෙශ් නීවීම	සිඹුවන වේෂම
05.	නිවෙශ් නීවීම	පස්වන වේෂම
06.	නිවෙශ් නීවීම	සයවන වේෂම
07.	නිවෙශ් නීවීම(ප්‍රයෝගාල මූල්‍යය)	ප්‍රථම හාරය(1-6 වේෂම්)
08.	නිවෙශ් නීවීම	සස්වන වේෂම
09.	නිවෙශ් නීවීම	අවවන වේෂම
10.	නිවෙශ් නීවීම	තාවන වේෂම
11.	නිවෙශ් නීවීම	දසවන වේෂම
12.	පහත් කෘෂ්‍ය ධෑම දේශනා	පලමු වේෂම
13.	පහත් කෘෂ්‍ය ධෑම දේශනා	දෙවන වේෂම
14.	පහත් කෘෂ්‍ය ධෑම දේශනා	තෙවන වේෂම
15.	පහත් කෘෂ්‍ය ධෑම දේශනා	සිඹුවන වේෂම
16.	'පිකක මහිම'	පලමු වේෂම
17.	'පිකක මහිම'	දෙවන වේෂම
18.	දුෂ්කර්තර ප්‍රගැකලාව	8000
19.	විදුළුන් උපදෙස්	4000
20.	Towards A Better World	3000
21.	Seeing Through	3000
22.	Nibbana - The Mind Stilled	Volume I
		3000

### මූල්‍යය කළ යුතුව ඇති ගුණ්

- |    |                            |                |
|----|----------------------------|----------------|
| 1. | පහත් කෘෂ්‍ය ධෑම දේශනා      | දෙවන වේෂම      |
| 2. | පහත් කෘෂ්‍ය ධෑම දේශනා      | තෙවන වේෂම      |
| 3. | පහත් කෘෂ්‍ය ධෑම දේශනා      | පස්වන වේෂම     |
| 4. | නිවෙශ් නීවීම               | එකොලොස්වන වේෂම |
| 5. | Nibbana - The Mind Stilled | Volume II      |

**භාවිත මූල්‍යය කරවීම පිළිබඳ විමධිම :-**

ඩ. එ. රිජ්බිංග,

ස්ථාපක, ධෑම ගුණ්ත මූල්‍ය හාරය

රෝයල් ඉන්ඩ්විලුව්, 191, භාවිලොක් පාර, කොළඹ 5.

## වෙනත් කෙති

1. Concept and Reality in Early Buddhist Thought -(1971)\*
2. Samyutta Nikaya - An Anthology, Part II - Wheel No, 183/185 -(1972)\*
3. Ideal Solitude - Wheel No, 188 -(1973)\*
4. The Magic of the Mind - (1974)\*
5. උත්තරකර හුදුකාලාව - 'දම්යජ' අංක 172/173 - (1990)\*  
-ඩම- (නව මූල්‍යය), ඩම ගුණ මූල්‍ය භාරය (2001)
6. Towards Calm and Insight - (1991)
7. විද්‍යාත් උපදෙස් - (1996)
8. තිබෙන් තිබීම - (1997 -.....)  
-ඩම ගුණ මූල්‍ය භාරය, මකා භාරකාර දෙපාත්මේන්තුව  
(වෙළම 10 පිට දක්වා තිකුත්වී ඇත. සම්පූර්ණ පොක වෙළම 11 පි.)
9. From Topsy - turvydom to Wisdom -Volume I - (1998)  
(Essays written for 'Beyond the Net, - A website on the Internet  
- Website address <http://www.beyondthenet.net>)
10. පහත් කෘෂ්‍යව ඩම දේශනා - 1 - වෙළම - (1999)
11. Seeing Through - (1999)
12. තික මහිම - 1 - (1999)
13. තිබෙන් තිබීම - ප්‍රථමකාගය - (1-6 වෙළම) - පුද්‍යකාල මූල්‍යය (2000)
14. තික කැඳීම - (2000)
15. පහත් කෘෂ්‍යව ඩම දේශනා - 2 වෙළම - (2000)
16. Towards A Better World -Translation of 'Lo-wada-Sangarava' - (2000)
17. පැවැත්ම හා නැවැත්ම - (2000)
18. අදි කැටී දැක්ම - (2001)
19. පහත් කෘෂ්‍යව ඩම දේශනා - 3 වෙළම - (2001)
20. එච් කකරේ ගැඹු අදර - (2001)
21. කය අනුව තිය පිහිය - (2001)
22. මා-පිය උච්චතා - (2002)
23. ප්‍රතිලක්ෂි දුජාව - (2003)
24. Nibbana - The Mind Stilled - Volume I - (2003)
25. පහත් කෘෂ්‍යව ඩම දේශනා - 4 වෙළම - (2003)

\* Buddhist Publication Society, P.O. Box, 61, Kandy  
කොඳ ගුණ ප්‍රකාශන පම්පිය, නැ.පු. 61, මහනුවර